



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,493—FRIDAY, AUGUST 13, 1897.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.  
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.  
PART IV.—Marine and Mercantile.  
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

## Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	773
Western Province ...	763	Land Resumption Notices ...	775
Central Province ...	—	Notices under Ordinance No. 1 of 1897 ...	Supplts.
Northern Province ...	767	Abstracts of Season Reports...	778
Southern Province ...	769	Notices under "The Forest Ordinance"	—
Eastern Province ...	—	Sales of Arrack, Opium, and Toll Rents	781
North-Western Province...	—	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province ...	—	Sales of Salt and Timber ...	—
Province of Uva ...	—	Notifications of Close Seasons, Infected Areas, &c.	782
Province of Sabaragamuwa ...	—	Specifications under "The Irrigation Ordinance"	783

## LAND SALES IN THE WESTERN PROVINCE.

1,533, w. P.

Colonial Secretary's Office,

Colombo, August 3, 1897.

AT noon on Tuesday, September 14, 1897, the Assistant Government Agent, Kalutara, will put up for sale or settlement, at his office in the Kalutara Kachcheri, the under-mentioned Crown Lands, on the terms authorized by Government..

Preliminary plan 8,611.

Village—Ihalakarannagoda. Upset Price

Lot.	Name of Land.	Extent.		Upset Price	
		A.	R. P.	Rs.	c.
6820	Annasigalahena	19	2 22	30	0
6821	Do.	22	2 35	30	0
6822	Do.	12	0 18	30	0
6824	Kodamaladeniya <i>alias</i> Dikdiyakudapitakattiya	5	1 17	30	0
6825	Annasigalaheniya	0	2 11	30	0
6826	Do.	1	1 18	30	0
6828	Eladolahena	13	2 10	50	0
6829	Do.	4	0 22	250	0
6831	Kinagahadeniya	1	1 30	30	0
6832	Do.	2	0 15	30	0
U 492	Do.	1	1 8	30	0
6833	Kandamaladeniya	2	0 13	30	0
6837	Uggalpottchena	1	2 7	30	0

Lot.	Name of Land.	Extent.		Upset Price	
		A.	R. P.	Rs.	c.
6838	Uggalpottedeniya	0	3 11	30	0
6839	Do.	0	3 11	30	0
6841	Etambagahadeniya	0	2 33	30	0
X 492	Do.	1	2 28	30	0
Y 492	Do.	2	1 22	30	0
6843	Kumbadeniyapitakattiya	1	1 28	30	0
6844	Do.	1	0 0	30	0
6845	Do.	0	3 18	50	0
6847	Puwakwättepitakattiya	13	2 26	30	0
6848	Do.	2	0 11	30	0
Village—Pahalakarannagoda.					
6849	Kannassedeniya	3	1 34	30	0
6851	Do.	2	1 21	30	0
6852	Do.	0	1 8	30	0
6853	Do.	1	2 1	30	0
6854	Do.	0	2 34	30	0
6855	Dorakadadeniya	1	1 28	30	0
Z 492	Mahakumbura	2	1 2	30	0
A 493	Halgahakumbura	1	1 14	30	0
B 493	Webodakumbura	0	3 3	30	0
6856	Webodadeniya	1	0 7	30	0

Situated in the Gangaboda pattu of the Pasdun korale east.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,533, W. P. වස 1897 ක්වු අගෝස්තු මස 3 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ නායකත්වයෙන් කන්දෝරුවේදීය.

ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වන බිම් කොටස් වස 1897 ක්වු සැප්තැම්බර් මස 14 වෙනි අඟහරුවාද දවල් කථනර ආණ්ඩුවේ උපද්වන්තරයන් නායකත්වයෙන් කථනර කවිවේරියේදී ආණ්ඩුවේ ආඥා වල ප්‍රකාරයට විකුණනුට හෝ අයිතිකාරයින්ට බේරුම් කර දෙනට යෙදෙනවා ඇත.

සියලුම 8,611. ගම—ඉහලකරන්නාගොඩ.

නො.	ඉඩම.	අක්කර	
		මහත.	සක මිල.
		අ. රු. ප.	රු.
6820	අත්නාසිගල හේන	19	2 22 30
6821	එම	22	2 35 "
6822	එම	12	0 18 "
6824	කෝඩාමලදෙණිය නොහොත් දික්දියකුඩාපිට කවිවිය	5	1 17 "
6825	අත්නාසිගල දෙණිය	0	2 11 "
6826	එම	1	1 18 "
6828	ඇලදෙල හේන	13	2 10 50
6829	එම	4	0 22 250
6831	කිනගහදෙණිය	1	1 30 30
6832	එම	2	0 15 "
U 492	එම	1	1 8 "
6833	කදමලදෙණිය	2	0 13 "

නො.	ඉඩම.	අක්කර	
		මහත.	සක මිල.
		අ. රු. ප.	රු.
6837	උග්ගල්පොත්තේ හේන	1	2 7 30
6838	උග්ගල්පොත්තේ දෙණිය	0	3 11 "
6839	එම	0	3 11 "
6841	ඇටඹගහ දෙණිය	0	2 33 "
X 492	එම	1	2 28 "
Y 492	එම	2	1 22 "
6843	කුඹදෙණියේ පිටකවිවිය	1	1 28 "
6844	එම	1	0 0 "
6845	එම	0	3 18 50
6847	පුවත්තේ පිටකවිවිය	13	2 26 30
6848	එම	2	0 11 "

ගම—පහලකරන්නාගොඩ.

6849	කන්තස්සේ දෙණිය	3	1 34 "
6851	එම	2	1 21 "
6852	එම	0	1 8 "
6853	එම	1	2 1 "
6854	එම	0	2 34 "
6855	දෙරකඩ දෙණිය	1	1 28 "
Z 492	මහකුඹුර	2	1 2 "
A 493	හල්ගහ කුඹුර	1	1 14 "
B 493	වෑබොඩ කුඹුර	0	3 3 "
6856	වෑබොඩ දෙණිය	1	0 7 "

පිහිටාතිබෙන්නේ පස්දුන්නෝරලේ ගහබොඩ පත්තුවේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පක රාජ්‍යයන්ට සේවයෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ කථනර උපද්වන්තරයන්ට සේවයෙන්ද දැනගත්ව පුළුවන.

උතුමානවහන්සේගේ ආඥාවලය,

ජ. නොඑල් වාකර්,  
මහසෙනෙවිවරයාගේ වම්ස.

No. 1,534, W. P.

Colonial Secretary's Office,  
Colombo, August 3, 1897.

AT noon on Tuesday, September 28, 1897, the Assistant Government Agent of Kalutara will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,458.

Lot.	Name of Land.	Village.	Extent.		Rate per Acre.	
			A. R. P.	Rs. c.	Rs. c.	
K 730	Maguruwalakanda	Panagoda	0	2 26	10	0
L 730	Do.	do.	0	2 22	80	0
M 730	Do.	do.	7	0 20	120	0
N 730	Do.	do.	19	1 33	10	0
O 730	Do.	do.	0	0 21	10	0
P 730	Do.	do.	0	0 17	30	0
Q 730	Do.	do.	2	2 33	100	0
R 730	Do.	do.	1	0 25	80	0
S 730	Kosgahalandewatta	do.	0	1 33	60	0
T 730	Pottakandawatta	do.	0	2 3	60	0

Situated in the Munwattebage pattu of the Rayigam korale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent of Kalutara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,534, W. P.

වර්ෂ 1897 ක්වූ අගෝස්තු මස 3 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් පවත්වන ලද ආණ්ඩු විකුණුම් පනත් පනතේ කන්දෝරුවේදී.

කළු පාලන කොමිෂන්වලට ආණ්ඩු විකුණුම් පනත් පනතේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩු විකුණුම් පනත් පනතේ ආණ්ඩු විකුණුම් කිහිපයක් ප්‍රකාරයට වර්ෂ 1897 ක්වූ සැප්තැම්බර් මස 28 වෙනි දින වූ අගනුවර වාද දවල් 12ට පමණ කළු පාලන කමිටුවේදී වෙන්දේසි කර විකුණන බව නොගොනු නිවැරදි කර දෙනවා ඇත.

සියලුම 10,458.

නො.	ඉඩමේ නම.	ගම.	මහත.		අක්කර ගණ මිල.
			අ.	රු. ප.	
K 780	මගුරුවලකන්ද	පනාගොඩ	0	2 25	10
L 730	එම	එම	0	2 22	80
M 730	එම	එම	7	0 20	120
N 730	එම	එම	19	1 33	10
O 730	එම	එම	0	0 21	10
P 730	එම	එම	0	0 17	30
Q 730	එම	එම	2	2 33	100
R 730	එම	එම	1	0 25	80
S 730	කොස්ගලන්දේ වත්ත	එම	0	1 33	60
T 730	පොළොන්නරුව	එම	0	2 3	60

පිහිටා තිබෙන්නේ රජයේ භුමිමාලිකාවලට මුත්තුවත්ත බලය පවත්වයි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වරයා විසින් විකුණීමේ කොන්දේසි ගැණ කළු පාලන කමිටුවේදී වෙන්දේසි කර දෙන බව දැනගත හැකිය.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහනුවරින් අඤ්චලය,  
රු. නොඑල් වාකර,  
මහසෙනෙවිවරයා විසින්.

No. 1,535, W. P.

Colonial Secretary's Office,  
Colombo, August 4, 1897.

ON Tuesday, September 14, 1897, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,374.—Ragam pattu, Alutkuru korale south.

Lot.	Village.	Name of Land.	Extent.		Upset Price per Acre.	
			A.	R. P.	Rs.	c.
Y 717	Galahitiyawa	Delgahawatta	1	3 0	30	0
Z 717	Do.	do.	1	1 21	20	0
Y 539½	Kalagedihena	Preliminary plan 1,924.—Meda pattu, Siyane korale. Wellabodawatta	1	0 22	60	0
Q 720	Embaraluwa	Preliminary plan 10,403.—Meda pattu, Siyane korale. Kuruwitiyagewatta <i>alias</i> Gonnagahawatta	17	3 18	20	0
R 720	Do.	Pattangiawatta	0	0 34	20	0
7403	Makola	Preliminary plan 2,135.—Adikari pattu, Siyane korale. Horagahalanda	5	3 16	10	0
7403½	Do.	do.	2	0 0	10	0
Z 677	Do.	Millagahawatta	1	0 7	10	0
2409	Kiriwattuduwa	Preliminary plan 7,258.—Udugaha pattu, Salpiti korale. Kosgahalanda	2	1 20	50	0
2409½	Do.	do.	5	2 38	50	0
7300	Pagoda	Preliminary plan 10,146.—Palle pattu, Salpiti korale. Welabodaowita	3	1 18	50	0
7685	Delature	Preliminary plan 10,277.—Ragam pattu, Alutkuru korale south. Hinatalgawatta	0	0 5.25	100	0
7686	Do.	do.	0	0 23.50	60	0
196	Tudella	Preliminary plan 2,907.—Ragam pattu, Alutkuru korale south. Kiriwanehenakella	0	1 20	15	0
198	Do.	do.	0	2 36	15	0
199	Do.	do.	0	2 10	80	0
201	Do.	do.	0	2 0	70	0
6622	Pitumpe	Preliminary plan 3,395.—Meda pattu, Hewagam korale. Imbulehena	17	0 22	20	0
6624	Arukawatta	Kotagalaha	13	3 2	20	0
6625	Galagedara	do.	20	2 0	20	0
6627	Arukawatta	do.	21	2 6	20	0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Acting Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

C 1\*

No. 1,535, W. P.

වර්ෂ 1897 ක්වූ අගෝස්තු මස 4 වෙනි දින කොළඹ

මහසෙනෙවිවරයාගේ කටයුතු වාර්ෂික වාර්තාවේ සඳහන් කරුණු.

මස්තකාරී දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඵ්පත්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 ක්වූ සැප්තැම්බර් මස 14 වෙනි දිනවූ අගහරුවාද දවල් 12ට පමණ කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් නිවැරදිකරදෙන්නට යෙදෙනවා ඇත.

නො. (No.)	භූමි විස්තර (Description)	සිතියම (Area)	රහම්පත්තුවේ, දකුණු අළුත්කුරුකෝරලේ, ඉඩමේ නම. (Plot Name)	මහත. අ. රු. ප. (Area)	අක්කර සක මිල. රු. (Value)
Y 717	ගලහිටියාව	සිතියම 10,374.	දෙල්ගහවත්ත	1 3 0	30
Z 717	එම		එම	1 1 21	20
Y 539½	කලගෙඩිහේන	සිතියම 1,924.	සියනැකෝරලේ මැදපත්තුවේ වැල්ලබොඩවත්ත	1 0 22	60
Q 720	ඇමරලුව	සිතියම 10,403.	සියනැකෝරලේ මැදපත්තුවේ කුරුවිටියගේවත්ත නොහොත් ගොන්නගහවත්ත	17 3 18	20
R 720	එම		පතඟිවත්ත	0 0 34	20
7403	මාකොල	සිතියම 2,135.	සියනැකෝරලේ අදිකාරිපත්තුවේ හොරගහලන්ද	5 3 16	10
7403½	එම		එම	2 0 0	10
Z 677	එම		මිල්ලගහවත්ත	1 0 7	10
2409	කිරිවත්තුවුව	සිතියම 7,258.	සල්පිටිකෝරලේ උඩුගහපත්තුවේ කොස්ගහලන්ද	2 1 20	50
2409½	එම		එම	5 2 38	50
7300	ප්‍රගොඩ	සිතියම 10,146.	සල්පිටිකෝරලේ පල්ලේපත්තුවේ වැලබොඩ මිටිට	3 1 18	50
7685	දූලතුර	සිතියම 10,277.	අලුත්කුරුකෝරලේ රහම්පත්තුවේ හිනවිගල වත්ත	0 0 5.25	100
7686	එම		එම	0 0 23.50	60
196	නැඩැල්ල	සිතියම 2,907.	කිරිවානහේන කැලේ	0 1 20	15
198	එම		එම	0 2 36	15
199	එම		එම	0 2 10	80
201	එම		එම	0 2 0	70
6622	පිටුම්පෙ	සිතියම 3,395.	හේවාගම්කෝරලේ මැදපත්තුවේ ඉඹුල් හේන	17 0 22	20
6624	අරුක්වත්ත		කොට්ඨාසගෙහි	13 3 2	20
6625	ගලගෙදර		එම	20 2 0	20
6627	අරුක්වත්ත		එම	21 2 6	20

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්පත්තලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ ඔස්තකාරී පලාතේ වැඩිබලන වංශාධිපති ආණ්ඩුවේ ඵ්පත්තලත්තාන්සේගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
 ජ. නොඵල් වාකර්,  
 මහසෙනෙවිවරයාගේ මහල.

## LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 292, N. P.

Colonial Secretary's Office,  
Colombo, August 3, 1897.

ON Monday, September 20, 1897, at noon, the Assistant Government Agent for the Vavuniya District will put up to auction, at his office in Vavuniya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and thirty-two allotments of land situated in the Sinhalese division of the Vavuniya District of the Northern Province.

## Preliminary plan 1,324. Village—Mamaduwa.

Description—Jungle.

Lot.	Extent.		Lot.	Extent.	
	A.	R. P.		A.	R. P.
4527	5	2 26	4596	1	3 1
4542	1	2 18	4606	1	2 27
4569	2	0 4	4607	1	2 32
4570	1	2 35	4620	1	1 27
4563	1	2 30	4621	1	3 27
4575	1	2 36	4623	1	3 38
4578	2	0 14	4624	1	3 29
4579	2	0 30	4636	2	1 13
4580	2	1 14	4642	1	2 14
4583	2	0 14	4648	1	1 2
4584	1	2 39	4649	1	2 13
4593	1	3 4	4650	1	3 6

## Preliminary plan 1,677. Description—Fit for paddy.

Village. Name of Applicant.

6273	Mamaduwa	K. Kapurala Arachchila	3	2	2
------	----------	------------------------	---	---	---

## Preliminary plan 1,582. Description—Unirrigable jungle.

5891	Madukanda	—	2	1	17
5894	Do.	—	1	2	32

## Preliminary plan 1,626. Description—Chena.

6130	Iratperiyakulam	Siralage Sellate	2	0	18
------	-----------------	------------------	---	---	----

## Preliminary plan 1,733. Description—Irrigable land.

6460	Iratperiyakulam	—	4	0	36
6465	Do.	—	4	2	10
6466	Do.	—	4	2	22
6468	Do.	—	4	3	24
6469	Do.	—	4	2	19

## Preliminary plan 1,733. Village—Iratperiyakulam.

Description—Irrigable land.

Lot.	Extent.		Lot.	Extent.	
	A.	R. P.		A.	R. P.
6470	4	3 12	6477	4	2 19
6472	4	3 24	6478	4	3 17
6473	4	2 9	6479	4	2 9
6474	4	3 18	6480	4	3 36
6475	4	1 20	6481	4	2 13
6476	4	3 24	6482	4	2 36

## Preliminary plan 1,313. Village—Iratperiyakulam.

Description—Irrigable jungle land.

Applicants—A. Kapurala and others.

4443	1	3 2	4470	1	1 20
4444	1	0 13	4471	2	3 8
4463	1	2 24	4473	3	0 11
4464	2	2 14	4474	0	2 21
4465	1	0 5	Applicant—Punchirala		
4467	1	3 17	Korala		
4469	1	1 30	4454	2	3 10

## Preliminary plan 1,753. Village—Periya Olukulam.

Description—Irrigable jungle.

Lot.	Extent.			Lot.	Extent.		
	A.	R.	P.		A.	R.	P.
71	2	1	10	18	1	3	19
72	1	3	28	19	1	3	19
73	0	1	26	20	1	3	19
79	3	3	28	21	1	3	12
80	3	0	33	25	2	0	0
81	1	2	23	26	2	0	0
82	1	2	35	27	2	0	0
83	1	2	11	28	2	0	0
94	3	1	34	29	1	0	11
95	2	3	33	34	0	2	16
97	0	2	26	35	1	3	2
98	2	2	19	36	1	3	13
99	1	2	29	37	2	1	13
100	1	1	12	38	3	2	23
111	2	1	3	40	2	0	32
112	1	3	37	41	2	2	32
116	1	0	5	42	1	0	11
117	1	1	32	49	3	2	10
118	1	3	6	50	2	1	1
119	2	1	0	51	1	3	33
122	1	2	1	52	0	3	8
123	2	3	30	57	2	2	6
124	2	0	22	58	2	1	18
125	1	0	20	59	2	1	38
7	2	0	0	60	2	2	1
8	2	0	0	61	0	3	19
9	2	0	0	62	1	1	1
10	2	0	0	63	2	0	0
11	1	3	24	69	2	1	10
17	1	3	19	70	2	1	11

## Preliminary plan 1,717.

Description—Irrigable jungle and chena.

Lot.	Village.	Name of Applicant.	Extent.	
			A.	R. P.
6376	Pumaduwa	U. Velate	8	1 33

Description—Chena.

6378	Pumaduwa	Yugurala Gamarala	2	3 1
6378½	Do.	do.	0	3 23

## Preliminary plan 1,475. Description—Fit for paddy.

5230	Nochchikulam	P. Punchirala	5	1 22
------	--------------	---------------	---	------

## Preliminary plan 1,499. Description—Jungle and chena.

5677	Katupuliyankulam	V. Menika Naide	8	2 38
------	------------------	-----------------	---	------

## Preliminary plan 1,563. Description—Waste land.

5833	Wadiwalapuliyankulam	Kadiri Saibu	1	2 12
5834	Do.	Kuppadayam	1	2 22
5835	Do.	Sini Pakiri	1	3 30
5836	Do.	Kuppayan Pitchatampi	2	0 10
5837	Do.	S. K. Kammanchi	1	0 7
5838	Do.	V. Kammanchi	2	0 17
5839	Do.	Chankumma	1	0 0
5840	Do.	Pallitampi	1	0 0
5841	Do.	Atankandu	1	0 0

Upset price,—Rs. 10 per acre. Irrigable lands under the restored tanks of Iratperiyakulam, Mamadu, Madukanda, and Periya Olukulam are liable to payment of rate in perpetuity at Re. 1 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Jaffna.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 292, N. P. වර්ෂ 1897 ක්වු අගෝස්තු මස 3 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කාර්යාලයේ කටයුතු වාර්තාව.

දුරු දිසාචේ වවනියාමේ උපදේශනාදායකයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත් කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 ක්වු සැප්තැම්බර් මස 20 වෙනි දිනවු සඳුදා දවැලට වවනියා කවචේරියේදී වෙන්දේසිකර විකුණුවට ගෙදෙනවා ඇත.

දුරු දිසාචේ වවනියා පලාතේ සිංහල පලාත සහ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 132ක්.

සිතියම 1,324. ගම—මාමඩුව. අන්දම—කැලේ.

මෙම ඉඩම්වලට ඉල්ලීම්කාරයෙක් නැත.

Table with 4 columns: No., Area (අ. රු. ප.), No., Area (අ. රු. ප.). Lists land parcels 4527 to 4596 with their respective areas.

1,677. ගම—මාමඩුව. අන්දම—විලට හොඳයි.

Table with 4 columns: No., Area (අ. රු. ප.), No., Area (අ. රු. ප.). Lists land parcels 6273 to 6469 with their respective areas and descriptions.

අන්දම—වතුරගහනැති ඉඩම. මෙම ඉඩම්වලට ඉල්ලීම් කාරයෙක් නැත.

Table with 4 columns: No., Area (අ. රු. ප.), No., Area (අ. රු. ප.). Lists land parcels 6470 to 6482 with their respective areas.

සිතියම 1,313.

ඉල්ලීම්කාරයා—ඒ. කපු රුල සහ තවත් අය.

Table with 4 columns: No., Area (අ. රු. ප.), No., Area (අ. රු. ප.). Lists land parcels 4454 to 5841 with their respective areas and descriptions.

සිතියම 1,717. ගම—පුමඩුව.

Table with 4 columns: No., Area (අ. රු. ප.), No., Area (අ. රු. ප.). Lists land parcels 6376 to 5841 with their respective areas and descriptions.

අක්කරයක් රූපියල් දහය ගනනේ විකුණනු ලැබේ. ආණ්ඩුව ගනනේ ප්‍රකාශිතකරනට ගෙදන ජරවි පෙරියකුලම, මාමඩුව, මඩුකන්ද සහ පෙරිය උළුක්කු ලම් සහ වැව්වලින් වතුර ගන්ව පුළුවන ඉඩම්වලට අවුරුද්දකට අක්කරයකට රූපියල ගනනේ සදකල් පවත්නා බද්දක් ගෙවිය යුතුමේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල් උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා සාපනේ ඒජන්තඋන්නාන්සේගෙන්ද දැන ගන්ව පුළුවන.

උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස, ජ. කොඵල් වාකර්, මහසෙනෙවිවරයා වම්ස.

## LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 953, S. P.

Colonial Secretary's Office,  
Colombo, August 4, 1897.

ON Wednesday, September 15, 1897, and the following days, at noon, the Government Agent for the Southern Province will put up to auction for sale or settlement, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy allotments of land situated in the Bentota-Walallawiti korale of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
						Rs.
Preliminary plan 4,687.—Pitiwala.						
13053	Kumbahitigoda	K. V. Seadoris	Jungle	3	0 8	25
Preliminary plan 1,947.—Auruwela.						
4872	Yakgahagala	A. Jayawardana	Slab rock	1	1 29	—
4873	Yakgahagoda	do.	Sandy waste	0	3 12	10
Preliminary plan 3,584.—Goluwamulla.						
8656	Nawandannaduwa	Domwage Antho	Jungle	3	0 19	20
8657	Do.	do.	Yams	0	2 10	10
Preliminary plan 1,651.—Kudauragaha and Malawala.						
2016	Nugandumullakele	T. H. Saviya	Jungle	1	0 18	10
2017	Do.	do.	do.	1	3 24	10
2034	Kanda-addarawatta	T. Sinnorisa	Garden	0	1 8	10
2036	Kadjugasduwawatta	T. Saviya	do.	0	2 24	10
2036½	Galgodawatta	do.	do.	0	3 28	10
Preliminary plan 1,654.—Walinguruketiya.						
2057	Kowilawela-addaraowita	T. H. Sinha	Owita	1	0 9	10
2059	Kirimetiyaamahakele	do.	Garden	1	0 0	10
2060	Kirimetiyawakeleaddaradeniya	do.	Deniya	1	3 7	10
2061	Kirimetiyawakele	do.	Open land	3	0 0	25
Preliminary plan 1,668.—Moragoda.						
2276	Hewattagodakele	Henege Don Lewis	Jungle	4	1 1	25
2277	Paragahawilakele	do.	do.	13	0 30	40
2278	Maddumaduwa	—	do.	1	3 37	25
2285	Polgasduwa	Henege Don Lewis	Waste land	1	1 15	15
2290	Toppuoluwaduwawa	—	Jungle	1	0 25	25
Preliminary plan 1,669.—Kelantotuwa and Horawala.						
2292	Wadigewattakele	Vitarana Aderis	Jungle	7	1 14	40
2293	Kadigalkanda-addaraowita	Charles Daniel Silva	Owita	0	3 8	25
2295	Kelantotukanda-addaraowita	do.	do.	0	3 36	25
E 91	Kelantotukanda	do.	do.	1	3 21	10
F 91	Do.	do.	Jungle	0	2 26	10
G 91	Do.	do.	do.	1	0 19	10
Preliminary plan 1,681.—Navadugala.						
2344	Nawadugalamanana or Jambuhahahenakele	D. H. de Silva	Jungle	1	0 10	10
Preliminary plan 2,012.—Mattaka.						
2224	Magadawatta-addarawatta	Don Salman de Silva	Jungle	2	3 11	15
E 196	Kotamingahahena	H. Odris	Garden	0	3 5	10
Preliminary plan 2,015.—Godamuka.						
2037	Bandarapuwakwatta	—	Garden	0	3 21	10
Preliminary plan 2,018.—Pitigala.						
2041	Boraluketiya	—	Jungle	6	1 0	25
Preliminary plan 2,019.—Amugoda.						
2045	Galmullahena	S. Cornelis	Garden	0	2 35	10
2046	Do.	K. Babanaida	do.	0	3 39	10
Preliminary plan 2,030.—Weihena.						
2296	Galliyaddegoda	—	Garden	0	0 23	10
2297	Berawaliyaddegoda	—	do.	0	2 0	10
2301	Millagahapollouwa	Don Cornelis de Silva	Chena	1	2 4	25
2311	Kalugalla	M. Mamelis or Emanis	Garden	0	3 27	10
Preliminary plan 2,032.—Naranowita.						
2325	Bandarapuwakwatta	—	Garden	2	2 25	10
2327	Delpanawatta	—	do.	0	1 29	10
2329	Puwakwatta-addarawatta	O. Don Welon	do.	0	2 38	10
2332	Puwakwattakele	—	Chena	1	0 27	25
Preliminary plan 2,036.—Omatta.						
2340	Dawatagahawatta	M. Adrian	Garden	1	2 39	10
Preliminary plan 2,093.—Kosgoda.						
2635	Balitibbagala	—	Scrub	0	0 5	10

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
		Preliminary plan 2,100.—Horangalla.				
2671	Elahenpitagodella	K. Bastian	Garden	0	0 27	10
2675	Millagahagodella	K. W. Adrian Appu	Low land	0	0 29	10
2677	Millagahagodelladeniya	do.	do.	0	1 9	10
		Preliminary plan 4,510.—Weiheha.				
12385	Alagamullapallouwa	M. Pedris Appu	Chena	7	2 38	30
		Preliminary plan 2,376.—Ganegoda.				
3710	Wattawaladuwa	—	Low jungle	1	3 29	20
		Preliminary plan 2,384.—Nawadagala.				
3729	Galpottalangaduwa	M. A. Babappu	do.	1	1 34	20
		Preliminary plan 2,385.—Kudagala.				
3730	Indigastenna Kanda-addara-	K. Salman	Chena	1	2 21	30
3731	Do.		do.	Garden	1	0 32
		Preliminary plan 2,400.—Migaspitiya.				
3781	Batalakoratuwa	—	Potatoes	0	0 25	10
3782	Labugathena	T. Sauwa	Chena	1	1 5	25
3783	Do.	T. Singa	do.	0	2 36	25
		Preliminary plan 2,404.—Goluwamulla.				
3810	Ginigalwattautura	—	Garden	1	0 0	10
3811	Pimburawalakanda-addara	—	do.	0	1 25	10
3812	Kiripellagahamanana	—	do.	0	2 16	10
		Preliminary plan 2,407.—Omatta.				
3821	Kosgahaduwa	Don Abraham Jayawira	Chena	1	0 33	15
		Preliminary plan 2,419.—Goluwamulla.				
3872	Buriyageduwa	O. Don Hendrick	Low jungle	2	1 13	20
3873	Kekirikandaduwa	—	Garden	1	0 27	10
		Preliminary plan 2,420.—Goluwamulla.				
3874	Millagahagoda	—	Garden	0	0 30	10
		Preliminary plan 2,693.—Ganegoda.				
5164	Kirihattanakanatta	Robalge Arnolis Lenora Appu-	Chena	2	0 21	100
		Preliminary plan 2,704.—Ihala Omatta.				
5199	Batadombagasmanana	Gallage Odris.	Manana	1	0 0	15
5201	Do.	do.	do.	0	1 15	15
		Preliminary plan 2,716.—Opata.				
5231	Atahaulhena	Utanowitage Aberan	Manana	1	3 32	15
5232	Do.	do.	Sweet potatoes	0	3 2	15
		Preliminary plan 2,717.—Pahala Omatta.				
5233	Uldeapotamananakele	U. Udaris	Jungle	2	2 29	25
		Preliminary plan 2,832.—Himbotugoda.				
5644	Hinetiyepollouwa	K. P. Pina	Jungle	1	2 28	20
		Preliminary plan 1,666.—Moragoda.				
2232	Homaligeduwa	Henege Don Lewis	Jungle	0	1 19	15
		Preliminary plan 3,435.—Induruwa.				
8059	Luwalagodakele	M. Don Juanis	Jungle	2	2 5	30

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 953, s. P.

වර්ෂ 1897 ක්වූ අගෝස්තු මස 4 වෙනි දින කොළඹ

මහසෙනෙකාරියාදේවතාවාදේවතාගේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 ක්වූ සැප්තැම්බර් මස 15 වෙනි දිනවූ බද්දට ආල්ලේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට නොගොස් බේරුම්කර දෙන්නට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ආල්ල පලාතේ බෙන්තර වලල්ලාවිවකෝරලේ පිහිටිකිබෙන බිම්කැබලි 70ක්.

සිතියම 4,687. පිටිවල. අයිතිකම කියන්නා—රජයන්තක.

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයාගේ නම.	අන්දම.	අක්කරයක	
				මහත.	මුල.
13053	කුඹිහිවිගොඩ	කේ. වි. සියඳුරිය	කැලේ	අ. රු. ප.	රු.
				3	0 8 25



නං. (No.)	ඉඩමේ නම. (Name of the land)	ඉල්ලුම්කාරයාගේ නම. (Name of the applicant)	අන්දම. (Description)	අක්කරයක (Perches)	
				මහන. අ. රු. ප. (A. Rs. P.)	මිල. රු. (Rs.)
4872	සක්ගහගල	සිතියම 1,947.	අතුරුවෙල.	1	1 29
4873	සක්ගහගොඩ	එ. ජයවර්ධන	ගල්පොත්ත වැලිමුහුණිම	0	3 12
8656	නවන්දන්නාදුව	සිතියම 3,584.	ගොඵවාමුල්ල.	3	0 19
8657	එම	දුවෙගේ අත්තෝ	කැලේ අල හිටපන බිම	0	2 10
2016	නුගලමුල්ල කැලේ	සිතියම 1,651.	කුඩාලාගහග.	1	0 18
2017	එම	පී. එච්. සවිසා	කැලේ එම	1	3 24
2034	කන්දඅද්දර වත්ත	පී. සිමාරිසා	වත්ත	0	1 8
2036	කුමාගස්දුව වත්ත	පී. සවිසා	එම	0	2 24
2036½	ගල්ගොඩවත්ත	එම	එම	0	3 28
2057	කෝවිලවෙලඅද්දර ඔව්ව	සිතියම 1,654.	වල්ඉඟුරුකැවිය.	1	0 9
2059	කිරිමැවියාවෙ මහකැලේ	පී. එච්. සිසිසා	ඔව්ව	1	0 0
2060	කිරිමැවියාවෙ කැලේඅද්දර දෙකිය	එම	දෙකිය	1	3 7
2061	කිරිමැවියාවෙ කැලේ	එම	එලිමහන් ඉඩම	3	0 0
2276	හැවන්තාගොඩකැලේ	සිතියම 1,668.	මොරගොඩ.	4	1 1
2277	පරගහවිල කැලේ	හේනේගේ දෙත් එවිස්	කැලේ එම	13	0 30
2278	මද්දුමාදුව	එම	එම	1	3 37
2285	පොල්ගස්දුව	එම	මුහුණිම	1	1 15
2290	තෝප්පුඔව්වේ දුව	එම	කැලේ	1	0 25
2292	වාච්ඤෙවත්තේ කැලේ	සිතියම 1,669.	කැවන්තොටුව.	7	1 14
2293	කඩුගල්කන්ද අද්දර ඔව්ව	විහාරන ආදිරිස්	එම	0	3 8
2295	කැලන්තොටුවකන්ද අද්දර ඔව්ව	චාර්ලිස් දැනියෙල් සිල්වා	ඔව්ව	0	3 36
E 91	කැලන්තොටු කන්ද	එම	එම	1	3 21
F 91	එම	එම	කැලේ	0	2 26
G 91	එම	එම	එම	1	0 19
2344	නවදගලමානාන නොහොත් ජම්බුගහගේගේ කැලේ	සිතියම 1,681.	එම	1	0 10
2224	මාගඩවත්ත අද්දරවත්ත	සිතියම 2,012.	මත්තක.	2	3 11
E 196	කොටමිනිගහගේන	දෙත් සල්මන් ද සිල්වා	එම	0	3 5
2037	බන්ධර පුවක්වත්ත	අයිතිකම කියත්තා—එච්. ඔදිරිස්.	වත්ත	0	3 21
2041	බොරඑකැවිය	සිතියම 2,015.	ගොඩාමුකේ. අයිතිකම කියත්තා—රජසත්තක.	0	3 21
2045	ගල්මුල්ලගේත	සිතියම 2,018.	මාරතුපිටිය.	6	1 0
2046	එම	—	කැලේ	0	2 35
2296	ගල්ලියාද්දෙගොඩ	සිතියම 2,019.	අමුගොඩ.	0	3 39
2297	බෙරවාලියද්දෙගොඩ	ඇස්. කොර්නේලිස්	වත්ත එම	0	0 23
2301	මීල්ලගහ පොල්ලැව්ව	කේ. බඩාහසිදා	එම	0	2 0
2311	කඵගල්ල	සිතියම 2,030.	වැසිගේත.	1	2 4
2325	බන්ධරපුවක්වත්ත	—	සේන	0	3 27
2327	දෙල්පතාවත්ත	—	වත්ත	2	2 25
2329	පුවක්වත්තඅද්දරවත්ත	සිතියම 2,032.	හාරන්ඔව්ව.	0	1 29
2332	පුවක්වත්තේ කැලේ	—	එම	0	2 38
2340	දකෙඅතුගහවත්ත	සිතියම 2,036.	ඔමත්ත.	1	2 39
2635	බලිතිබ්බගල	2,093.	නොස්ගොඩ.	0	0 5

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	අක්කරයක	
				මහක. අ. රූ. ප.	මිල. රූ.
2671	ඇලගේත්තපිටගොඩැල්ල	සිතියම 2,100. හොරන්ගල්ල.	වත්ත	0 0 27	10
2675	මිල්ලකගොඩැල්ල	කේ. බස්නිකය	වත්ත	0 0 29	10
2677	එම දෙකිය	කේ. ඩබ්ලිව්. අදිරිසන්අප්පු	සහන් සමඛිම එම	0 1 9	10
12385	බලගාමුල්ලේ පොල්ලෑව්ව	සිතියම 4,510. වෑසිගේන.	හේන	7 2 38	30
3710	වවචලදුව	ඇම්. ජේදිරිසන්අප්පු	හේන	1 3 29	20
3729	ගල්පොත්තලගදුව	සිතියම 2,376. ගනේගොඩ.	එම	1 1 34	20
3730	ඉදිගස්කැත්තේකන්දඅද්දරදුව	සිතියම 2,384. නවදගල.	එම	1 2 21	30
3731	එම	ඇම්. ඒ. බබාජ්ජු	එම	1 0 32	10
3781	බතලකොරදුව	සිතියම 2,385. කුඩාගල.	හේන	1 2 21	30
3782	ලඹුපත්තේන	කේ. සල්මන්	එම	1 0 32	10
3783	එම	සිතියම 2,400. මිහස්පිටිය.	එම	0 0 25	10
3810	ගිනිගල්වත්තේ උතුර	—	බතලකිටවන ඉඩම	1 1 5	25
3811	පිඹුරුවලකන්ද අද්දර	පී. සව්වා	හේන	0 2 36	25
3812	කිරිපැලගම මානාන	පී. සිසිසුරා	එම	1 0 0	10
3821	කොස්ගමදුව	සිතියම 2,404. ගොඵවාමුල්ල.	වත්ත	0 1 25	10
3872	මුරියාගෙදුව	—	එම	0 2 16	10
3873	කැකිරිකන්දෙ දුව	සිතියම 2,407. මිමක්ක.	හේන	1 0 33	15
3874	මිල්ලකගොඩ	දෙත් ආබුගම් ජංචිර	හේන	2 1 13	20
5164	කිරිභටනා කනත්ත	සිතියම 2,419. ගොඵවාමුල්ල.	ලවල් බැඳ්ද	1 0 27	10
5199	බටදෙඹුගස්මානාන	මී. දෙත් හෙත්දික්	වත්ත	0 0 30	10
5201	එම	සිතියම 2,420.	එම	2 0 21	100
5231	අටහමුල් හේන	සිතියම 2,693. ගනේගොඩ.	හේන	1 0 0	15
5232	එම	රොබොල්ගේ අර්නෝලීස්	මානාන	0 1 15	15
5233	උල්දියපත මානානෙකැල්	ලිනෝරු අප්පුහාමි	හේන	1 3 32	15
5644	හිතවිගෙපොල්ලෑව්ව	සිතියම 2,704. ඉහලමිමක්ක.	මානාන	0 3 2	15
2232	ගොමලිගෙදුව	ආල්ලෝගේ ඕදිරිස්	එම	2 2 29	25
8059	එවලගොඩ කැල්ලේ	සිතියම 2,716. මිපාන.	එම	1 2 28	20
		උහත්මිච්චගේ අබරන්	එම	0 1 19	15
		සිතියම 2,717. පහලමිමක්ක.	කැල්ලේ	2 2 5	30
		සු. උදරිස්	කැල්ලේ		
		සිතියම 2,832. හිඹොටුගොඩ.	එම		
		කේ. පී. පිතා	එම		
		සිතියම 1,666. මොරගොඩ.	එම		
		හේනෙගෙ දෙත් එවිස්	එම		
		සිතියම 3,435. ඉදුරුව.	එම		
		ඇම්. දෙත් ජුවානිස්	එම		

මෙම ඉඩම් ගැණ උරුමවාසිකමක් ඇති කෙනෙක් ඒජන්තඋත්තාන්සේ ඉදිරිපිට පැමිණ පිකිණේන දඩ සට කවුන්ගේ උරුමවාසිකම් කියාසිටින්නට මිනාය.

මෙම ඉඩම්ගැණ වැසිදුර කාරණ සර්වේසර්ජනරුන්ගේ සේවයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ ගාල්ලේ ඒජන්තඋත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුධර ආණ්ඩුකාර උතුමානත්වහන්සේගේ ආඥාවලෙස,  
 ජ. හොඵල් වාකර්,  
 මහසෙනෙහිකාරිස් වමිහ.

LAND SALES IN THE PROVINCE OF UVA.

WITH reference to Land Sale notice No. 279, Province of Uva, published in the Gazette of July 30 and August 6, 1897, it is hereby notified that the correct extent of lot 2,548 in preliminary plan 736 is 6 acres 3 roods 14 perches.

Colonial Secretary's Office,  
 Colombo, August 7, 1897.

By His Excellency the Governor's command,  
 E. NOEL WALRER,  
 Colonial Secretary.



HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a burial ground and approaches thereto, to wit :—

Preliminary plan 10,563.

Villages—Medemulla and Minuwangoda, Dasiya pattu, Alutkuru korale north.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
B 742	Bogahawatta	Garden, 6 jak trees, 6 old cocoanut trees, and about 10 young cocoanut trees, and mud hut	Jayasekera Mudalige Don Louis Appuhami	1 1 32.25
C 742	Do.	Part of garden; 2 old cocoanut trees	do.	0 0 8.75
D 742	Dawatagahakumbura	Paddy field	J. Hendrick Perera	0 0 34.75
8900	Minuwangoda Mini-pitaniya	Part of present burial ground	Crown	0 0 11.62
E 742	Delgahawatta	Waste	Franciscu Croos	0 0 1. 3

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Colombo on September 8, 1897, at 2 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Colombo Kachcheri,  
August 10, 1897.

F. R. ELLIS,  
Acting Government Agent.

විෂි 1876 ක්වු අවුරුද්දේ නොමර 3 වනේ ආඥාවලින් හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, එනම් :—සොහොන්හුමසක් සහ ඊට පාරක් සපයාගැනීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" හවෙති කාණ්ඩයේ කරනිවෙන පාරාමුඛ ප්‍රකාරයට කාරකමන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වගන්සේගෙන් නිසිආකාර වට අණලාවි තිබේ, ඒ ඉඩම් නම් :—

සිතියම 10,563. ගම—දැවුරු අලුත්කුරුකෝරලේ දැසියපත්තුවේ, මිනිවන්ගොඩ සහ මැඩාමුල්ල.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතියම කියන්නා.	වගන. අ. රු. ප.
B 742	බෝගහවත්ත	කොස්ගස් 6, පරණ පොල්ගස් 6, පැල 10 ඇති ඉඩම සහ මැටිගහපු ගෙයක්	ජයසේකර මුදලිගේ දෙව් ප්‍රච්ඡේදප්‍රහාරි	1 1 32.25
C 742	එම	වතුකැබෙල්ලක්, පරණපොල් ගස් 2	එම	0 0 8.75
D 742	දවවගහ කුඹුර	කුඹුර	අයි. ගෙහේන ප්‍රේම	0 0 34.75
8900	මිනිවන්ගොඩ මිනිපිටිට නිය	දැව් සොහොන්හුමසෙන් කොටසක්	ආණ්ඩුව	0 0 11.62
E 742	දෙල්ගහවත්ත	හිස්බිම	ප්‍රන්සිස්කු ක්‍රොස්	0 0 1.37

එබැවින් ඉඩම් අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඔනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම අවුත්ම නොහොත් තවුත් වෙනුවට ක්‍රියාකරණ අග වෂි 1897 ක්වු සැප්තැම්බ්‍ර මස 8 වෙනි දින 2 වනේ කනිසමට කොළඹ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමින ඒ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඔනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තවුත්මේ අයිතියමේ තොරතුරුත් කියාසිටින්නට ඔනෑ බව මෙයින් දැනගත හුනුයි.

වෂි 1897 ක්වු අගෝස්තු මස 10 වෙනි දින කොළඹ කවිවේරියේදීය. ඇප්. ආර්. ඇලිස්, ආණ්ඩුවේ ඒජන්ත වමිහ.

1876 ම 10563-ත්තු 3-ම ඉලකකස්සැට්තකිනතු 7 ම පිරිවිස් පිරකාරම ඉරු සභකකාරිනුකු ම අත්තරු ඉරු මෙරුභුමෙ ම ඉනනු ම පසිරිසි ජෙවෙතනු වෙණ්ඤාතාන පිනනාස්සොල්පට්ටම කානිනින, අත්තරු වතු:—

පිරතමපට්තු ඉලකකම 10,563.

ඉරිප්පි—මෙරු මුලභුමා මිනුභාක්කොලභුමා.

තණ්.	කාණ්ඨිනතු වෙභා.	ච්චාරම.	චරිතතානි.	විසාලම. අ. රු. ප.
B 742	වොහාවත්ත	තොට්ටම, 6 පලා, 6 මෙ නභ. මාරම, 10 මෙනනම පින්න, මණ්ලුපිස	ඥයසේකර මුතලිගේ මොන නුච්චිස් අ ප්‍රකාරි	1 1 32.25
C 742	එම	තොට්ටකින පලුක, 2 මෙනනමාරම	එම	0 0 8.75
D 742	තභතාරුමපුර	මෙලභයභ	ජෙ. මෙනතික්කෙ රොරා	0 0 34.75

குணம்.	காணியினது பெயர்.	வீரம்.	உருதசாளி.	வீசாலம்.
8900	மினுவாங்கொட மினி பிற்றனிய	இப்போ இருக்கும் சவககா லையின பகுதி	முடி	0 0 11.62
E 742	டெலகாவத்தை	வெறுநிலம்	பிரணசிஸகு குறுஸ	0 0 1.37

எடுத்துக்கொள்வதற்கான எதனஞ்செய்யப்பட்டது. 1876 ம் (ஸ்ரீ)-ததுக் காணி எடுத்தகுகொள்ளதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின ஏற்பாடுகளின பிரகாரம் மந்தராலோசனைச்சபையினது ஆலோசனையுடன் தேசாதிபதயவாகள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியா எண்ணியிருக்கிறா எனபதை 7 ம பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இக்களைக்கொண்டு பிரசுத்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரிததுப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவ்வருடைய காரிய காராமலமாய் 1897 ம் ஸ்ரீ புரடாசிமாசம் 8 ந்தேதியிலன்று 2 மணிகளுக்கு கொழுமபு கச்சேரியில எனமுன பாக வெளிப்படும் தத்தமக்கு அக்காணிகளினுள்ள உடந்தைகளினது தனமையையும் அவ்வுடந்தைகளுக்காய்த தாம சாதிக்கு உரிததுகளின தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கொழுமபு கச்சேரி,  
1897 ம் ஸ்ரீ ஆவணிமீ 10 ந்து.

எப். ஆர். எலிஸ்,  
அரசாட்சி ஏசண்டின வேலைபாரப்பவர்.

### LAND RESUMPTION NOTICES.

WHEREAS it appears to me, Henry Luttrell Moysey, Government Agent for the Province of Sabaragamuwa, that the lands hereinafter described, situated within the said Province, and alienated by the Crown, have been abandoned by the owner thereof for upwards of eight years; and whereas the owner or any person lawfully claiming under him has not been ascertained notwithstanding all reasonably diligent inquiry made by me, I do hereby, with the sanction of the Governor, and in pursuance of the powers in me vested by "The Lands Resumption Ordinance, 1887," declare that if no claim to the said land is made to me by or on behalf of any person able to establish a title thereto within thirteen months from the date of this notice, the said lands shall be resumed by the Crown.

Given under my hand at Ratnapura, this 7th day of July, 1897.

H. L. MOYSEY,  
Government Agent.

#### DESCRIPTION OF LAND 1.

Province	...	Sabaragamuwa.
District	...	Ratnapura.
Korale	...	Kolonna.
Village	...	Ulinduwawa.
Number of title plan	...	63,860.
Extent	...	86 acres 3 roods.
Date of sale	...	February 21, 1864.
Purchaser	...	J. A. Maartensz for D. Hean.
Boundaries	...	North and north-east by Al-o-ya; east by land described in plan 63,865; south by land said to belong to the Crown; west by land described in plan 63,864.

#### DESCRIPTION OF LAND 2.

Province	...	Sabaragamuwa.
District	...	Ratnapura.
Korale	...	Kolonna.
Village	...	Ulinduwawa.
Number of title plan	...	63,861.
Extent	...	178 acres.
Date of sale	...	February 21, 1864.
Purchaser	...	J. A. Maartensz for D. Hean.
Boundaries	...	North by Peragahahenadola and Crown land; north-east by land said to belong to the Crown; east by land described in plan 63,865; south, south-east, and south-west by Al-o-ya; north-west by Peragahahenadola.

எல்லா நிலங்களும் அரசாட்சியால் மீளும்படி அறிவிக்கப்பட்டுள்ளன. மேல்கூறிய காணிகளில் மேல்கூறிய விவரம் போன்ற ஒருவரும் உரிமை கோரவில்லை எனவே அரசாட்சியால் மீளும்படி அறிவிக்கப்பட்டுள்ளது. மேல்கூறிய காணிகளில் மேல்கூறிய விவரம் போன்ற ஒருவரும் உரிமை கோரவில்லை எனவே அரசாட்சியால் மீளும்படி அறிவிக்கப்பட்டுள்ளது.



WHEREAS it appears to me, Henry Luttrell Moysey, Government Agent for the Province of Sabaragamuwa, that the land hereinafter described, situated within the said Province, and alienated by the Crown, has been abandoned by the owner thereof for upwards of eight years; and whereas the owner thereof or any person lawfully claiming under him has not been ascertained notwithstanding all reasonably diligent inquiry made by me, I do hereby, with the sanction of the Governor, and in pursuance of the powers in me vested by "The Lands Resumption Ordinance, 1887," declare that if no claim to the said land is made to me by or on behalf of any person able to establish a title thereto within thirteen months from the date of this notice, the said land shall be resumed by the Crown.

Given under my hand at Ratnapura, this 7th day of July, 1897.

H. L. MOYSEY,  
Government Agent.

DESCRIPTION OF LAND.

Province	...	Sabaragamuwa.
District	...	Ratnapura.
Korale	...	Meda.
Village	...	Meddekanda.
Number of title plan	...	47,509.
Extent	...	186 acres 3 roods 0.72 perch.
Nature	...	Forest.
Boundaries in title plan	...	North by property of Mr. James Stewart; east by property of Mr. William Stewart; south-west and west by waste private property.
Present boundaries	...	North by title plan 46,236; east by title plan 45,275; south by title plan 45,361; west by title plan 45,361 and land leased by the Crown described in lease plan 370.
Grantee	...	William Stewart.
Date of sale	...	About 1844.

සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් පිටි රටේ මොසිසි වන මට එකී දිසාවේ පිටිටා තිබෙන මෙහි පහත විස්තර දී තිබෙන ඉඩම ආණ්ඩුව විසින් විකුන දුනට අවුරුදු අටකට වැඩි කාලයක පටන් අසිතිකාරයා එම ඉඩම අත්හැර දමා තිබෙන බව මට පෙනී ඒ ගැන යුතු වූ ලෙස හොඳකාර විභාග කළ නුත් මෙම ඉඩමට අසිතිකාරයෙක්වත් එක්කෝ ඔහු යටතේ නඩුමාසියේ ප්‍රකාර අසිතිවාසිකම් කියන අයෙක්වත් ඇති බව මට දැනගත්ව නොලැබුණේය.

එවැනි ආණ්ඩුකාර උතුමානන්වනන්සේගේ අවසරය පිට වම් 1887වනදී පණවනලද ආඥ පණවන මට ලැබී තිබෙන බලය කරණකොටගෙන ප්‍රකාශ කරන්නේ නම්, මෙහි ඉඩමට අසිතිවාසි කමක් තිබෙන බව ඔප්පු කරනට පුළුවන් කෙනෙක් හෝ ඒ වෙනුවෙන් එසේ ඔප්පු කරනට පුළුවන් වෙන කෙනෙක් හෝ මෙම ප්‍රසිධිපත්‍රයේ තබා තිබෙන දෑනමෙ සිට මාස දහතුනක් ඇතුළතදී මාලදී රියට වත් එකී උරුමය පෙන්වා ගිවිසව නොයෙදුණේ විනම්, එම ඉඩම නැවත ආණ්ඩුවට ගන්වනො දෙන බවය.

වම් 1897 ක් වූ ජූලි මස 7 වෙනි දින රත්නපුරේදී මගේ අත්සන පිහිටුවා දෙනට යෙදුනා ඇත.

එච්. ඇල්. මොසිසි,  
ආණ්ඩුවේ ඒජන්තවරයා වන්නේ.

ඉඩමේ විස්තර.

පලාත, සබරගමුව; දිස්ත්‍රික්කව, රත්නපුර; කෝරළේ, මැද; ගම, මැද්දකන්ද; පිඹුරු කඩ දූසියේ නො. 47,509; බිම්තරම, 186, 3, 0.72; අත්දම, මුකලාන; පිඹුරු කඩදූසියේ මාලම, උතු රට—මේමස් ස්ටුවර්ට් මහතාට අසිති බිමද, නැගෙනහිරට—විලියම් ස්ටුවර්ට් මහතාට අසිති ඉඩමද, දකුණු බස්නාහිරට සහ බස්නාහිරට—වැසියන් සන්තක මුඩුබිමද; දන් තිබෙන මාලම, උතුරට—නො. 46,236යේ පිඹුරු කඩදූසියේ පෙනෙන ඉඩමද, නැගෙනහිරට—45,275යේ පිඹුරු කඩදූසියේ පෙනෙන ඉඩමද, දකුණට—45,361යේ පිඹුරු කඩදූසියේ පෙනෙන ඉඩමද, බස්නාහිරට—නො. 45,361යේ පිඹුරු කඩදූසියේ පෙනෙන ඉඩම සහ නො. 370 පිට බදු දී තිබෙන ඉඩම; ලබාගත් අය, විලියම් ස්ටුවර්ට්; විකිනීමේ දින, 1844 අවුරුද්ද හරිසේදී.

අපරෙකුලාලය මාකාණයේ කොටුවේ මොසිසි වන මට එකී දිසාවේ පිටිටා තිබෙන මෙහි පහත විස්තර දී තිබෙන ඉඩම ආණ්ඩුව විසින් විකුන දුනට අවුරුදු අටකට වැඩි කාලයක පටන් අසිතිකාරයා එම ඉඩම අත්හැර දමා තිබෙන බව මට පෙනී ඒ ගැන යුතු වූ ලෙස හොඳකාර විභාග කළ නුත් මෙම ඉඩමට අසිතිකාරයෙක්වත් එක්කෝ ඔහු යටතේ නඩුමාසියේ ප්‍රකාර අසිතිවාසිකම් කියන අයෙක්වත් ඇති බව මට දැනගත්ව නොලැබුණේය.

එවැනි ආණ්ඩුකාර උතුමානන්වනන්සේගේ අවසරය පිට වම් 1887වනදී පණවනලද ආඥ පණවන මට ලැබී තිබෙන බලය කරණකොටගෙන ප්‍රකාශ කරන්නේ නම්, මෙහි ඉඩමට අසිතිවාසි කමක් තිබෙන බව ඔප්පු කරනට පුළුවන් කෙනෙක් හෝ ඒ වෙනුවෙන් එසේ ඔප්පු කරනට පුළුවන් වෙන කෙනෙක් හෝ මෙම ප්‍රසිධිපත්‍රයේ තබා තිබෙන දෑනමෙ සිට මාස දහතුනක් ඇතුළතදී මාලදී රියට වත් එකී උරුමය පෙන්වා ගිවිසව නොයෙදුණේ විනම්, එම ඉඩම නැවත ආණ්ඩුවට ගන්වනො දෙන බවය.

වම් 1897 ක් වූ ජූලි මස 7 වෙනි දින රත්නපුරේදී මගේ අත්සන පිහිටුවා දෙනට යෙදුනා ඇත.

එච්. ඇල්. මොසිසි,  
ආණ්ඩුවේ ඒජන්තවරයා වන්නේ.

ඉඩමේ විස්තර.

පලාත, සබරගමුව; දිස්ත්‍රික්කව, රත්නපුර; කෝරළේ, මැද; ගම, මැද්දකන්ද; පිඹුරු කඩ දූසියේ නො. 47,509; බිම්තරම, 186, 3, 0.72; අත්දම, මුකලාන; පිඹුරු කඩදූසියේ මාලම, උතු රට—මේමස් ස්ටුවර්ට් මහතාට අසිති බිමද, නැගෙනහිරට—විලියම් ස්ටුවර්ට් මහතාට අසිති ඉඩමද, දකුණු බස්නාහිරට සහ බස්නාහිරට—වැසියන් සන්තක මුඩුබිමද; දන් තිබෙන මාලම, උතුරට—නො. 46,236යේ පිඹුරු කඩදූසියේ පෙනෙන ඉඩමද, නැගෙනහිරට—45,275යේ පිඹුරු කඩදූසියේ පෙනෙන ඉඩමද, දකුණට—45,361යේ පිඹුරු කඩදූසියේ පෙනෙන ඉඩමද, බස්නාහිරට—නො. 45,361යේ පිඹුරු කඩදූසියේ පෙනෙන ඉඩම සහ නො. 370 පිට බදු දී තිබෙන ඉඩම; ලබාගත් අය, විලියම් ස්ටුවර්ට්; විකිනීමේ දින, 1844 අවුරුද්ද හරිසේදී.

## ABSTRACTS OF SEASON REPORTS.

### ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF JULY, 1897.

#### WESTERN PROVINCE.

##### COLOMBO DISTRICT.

Paddy : yala plants are thriving, and are here and there already in ear. Sowing for maha has begun in some villages.

Dry grain : kurakkan sown to a small extent on private lands is thriving and partly in blossom.

Other products : the supply of fruit and vegetables was good, and prices were reasonable.

Prices of staple products : rice, from Rs. 3.50 to Rs. 5 a bushel ; cocoanuts, from Rs. 30 to Rs. 35 a thousand.

Rainfall : during the month the rainfall was sufficient.

Remarks on harvest prospects generally : a good yala harvest may be expected.

##### NEGOMBO DISTRICT.

Paddy : yala plants are in ear in some villages and look promising. Preparations for maha are in progress.

Dry grain : nil.

Other products : fruit was rather scarce and dear. Vegetables were procurable at fair prices.

Prices of staple products : rice, from Rs. 3.75 to Rs. 4.75 a bushel ; cocoanuts, from Rs. 27 to Rs. 31.50 a thousand.

Rainfall : there was sufficient rain.

Remarks on harvest prospects generally : yala harvest prospects are at present good.

##### KALUTARA DISTRICT.

Paddy, yala harvest : the plants are from four to five months old and are in good condition.

Dry grain : nil.

Other products : fruits and vegetables are scarce throughout the district, except in Rayigam korale.

Prices of staple products : rice, Rs. 4 to Rs. 5 a bushel ; cocoanuts, Rs. 25 to Rs. 40 a thousand.

Rainfall : moderate.

Remarks on harvest prospects generally : a good crop is expected.

#### CENTRAL PROVINCE.

##### KANDY DISTRICT.

Paddy, maha : the paddy fields in Udunuwara, Yatinuwara, Tumpane, Harispattu, and Pata Hewaheta are being sown. The ploughing of fields in Pata Dumbara, Udapalata, and Uda Bulatgama has commenced.

Paddy, yala : in Udunuwara, Yatinuwara, Pata Dumbara, and Pata Hewaheta paddy plants are ripening ; in Tumpane the paddy is being transplanted ; in Harispattu fields are about to blossom ; and in Udapalata and Uda Bulatgama, paddy plants are in ear.

Crop or prospect of crop : too early to form an opinion.

Dry grain, maha : hill paddy chenas in Yatinuwara and Tumpane are being sown ; in Pata Dumbara chenas are being cleared for cultivation ; in Udunuwara kurakkan plants are in blossom ; and in Uda Bulatgama chenas are being sown.

Dry grain, yala : in Harispattu and Pata Hewaheta kurakkan is ripening ; in Tumpane it is blossoming ; and in Pata Dumbara and Uda Dumbara in plants.

Crop or prospect of crop : too early to form an opinion.

Rainfall : sufficient in all the divisions, except in Pata Dumbara, where there was insufficient rain.

Prices : paddy, Rs. 2 per bushel ; kurakkan, Re. 1.75 per bushel ; cocoanuts, Rs. 5 per 100.

##### MATALE DISTRICT.

Rainfall registered at Matale : 3.38 in.

Paddy : Gangala and Laggala fields in plants ; in other korales some in bud and some in ear.

Dry grain : Matale south crop ripening.

Tanks in Matale north : sufficient water for cultivation under them.

Health of people : good.

Health of cattle : good, but a case of alleged cattle murrain is reported from Matale south.

##### NUWARA ELIYA.

Kotmale.—Ploughing and sowing for the maha cultivation. Kurakkan chenas sowing continued. The rain, which lasted for a few days, was most favourable. There was a sufficient supply of fruits and vegetables.

Uda Hewaheta.—Maha crops harvested and ploughing commenced for yala. No work on chenas.

Walapane.—Ploughing and sowing for the maha cultivation. No work on chenas. Health of the population throughout the district is satisfactory. There was hoof-and-mouth disease among cattle in the town and in some villages of Uda Hewaheta.

#### NORTHERN PROVINCE.

##### JAFFNA DISTRICT.

Weather : the weather was dry and there was no rain during the month, except a slight drizzling on the 16th in the Karachchi and the Vadamarachchi pattus. The south-west monsoon continues to blow. The rainfall registered at the Public Works Department Office, Jaffna, was nil.

Paddy cultivation : the threshing of the kalapokam crops has not been completed yet in the Karachchi pattu. Fields are being prepared for the cultivation of 1898 in the other pattus.

Dry grain : tinaichchami and panichchami crops are nearly ripe and the return is expected to be a fair one.

Prices of staple articles : paddy, Re. 1.85 per bushel ; rice, Rs. 4 per bushel ; kurakkan, Re. 1.50 per bushel ; varaku, Re. 1.50 per bushel ; tinaichchami, Re. 1.60 per bushel ; panichchami, Re. 1.50 per bushel.



## VAVUNIYA DISTRICT.

[Not received.]

## MANNAR DISTRICT.

Rainfall: no rain fell during the month; variable blowing from south-west.

Cultivation: threshing of kalapokam paddy crop is going on. Sirupokam, which was sown only in a few villages, is fit for reaping. The cultivation, however, was not quite successful.

Prices of grain: paddy, Re. 1.50 per bushel; rice, from Rs. 3.50 to Rs. 4.50 per bushel; kurakkan, Re. 1.50 per bushel.

## MULLAITTIVU DISTRICT.

Weather: there were a few showers of rain during the month. The days were very hot. The south-west monsoon blew hard.

Crops: the sirupokam paddy plants are in blossom and in ear. The threshing of the last kalapokam paddy stacks and the cutting and curing of the tobacco leaves are nearly over.

General health: fever prevails.

Health of cattle: cattle are healthy.

Prices of grain: paddy, Re. 1.50 per bushel; rice, Rs. 3.50 per bushel; kurakkan, Re. 1 per bushel; varaku, 75 cents per bushel; ellu, Rs. 4 per bushel; kollu, Rs. 2.50 per bushel; payaru, Rs. 4 per bushel; uluntu, Rs. 4 per bushel.

## SOUTHERN PROVINCE.

## GALLE DISTRICT.

Paddy and fine grain, yala: the crop is being reaped in all the pattus, and the harvest is said to be middling. In Four Gravets, Gangaboda pattu, and Talpe pattu the crop is reported to have been damaged by flies.

Miscellaneous: jak, plantain, and vegetables are scarce. Coconut crop is fair, and price per thousand nuts is Rs. 30.

Prices of staple products: rice, Rs. 4.25 per bushel; paddy, Re. 1.50 per bushel; kurakkan, Rs. 2 per bushel; amu, Re. 1.50 per bushel.

Rainfall: 5.26 in.

Health: satisfactory.

Cattle: free from disease.

## HAMBANTOTA DISTRICT.

Rainfall: some showers during the early part of the month. Strong sea wind blowing.

Paddy: in West Giruwa pattu yala crop ripening and being harvested. In East Giruwa pattu a large acreage sown for yala under Walawe works is in blade and ear. At Tissa some fields have been reaped and some are in blossom.

Health: health of men and cattle good.

Prices: rice, Rs. 4 to Rs. 4.50 per bushel; paddy, Re. 1.50 to Re. 1.75 per bushel; kurakkan, Re. 1.37 to Re. 1.50 per bushel.

## MATARA DISTRICT.

[Not received.]

## EASTERN PROVINCE.

## BATTICALOA DISTRICT.

Paddy: pinmari paddy cultivation was somewhat interrupted by rain and flood. The sowing was completed last month. Sowing of paddy on an extent of about 2,500 acres a second time is in progress.

Other grains: nil.

Prices: paddy sells at Re. 1.40 a bushel.

Rainfall: 0.51 in.

Health: on the whole good.

Cattle murrain: still exists in some villages, though it is stamped out to a large extent.

## TRINCOMALEE DISTRICT.

Rainfall: 0.95 in.

Paddy: pinmari cultivation of Koddigar pattu satisfactory. The crop at Peruvelli approaches harvesting. In other fields the plants are young. Kattukulam pattu: early cultivation is ripe; the rest in blossom. Tambalagam-pattu: plants in blossom; prospects favourable.

Tobacco: nil.

Dry grain: nil.

Health of cattle: murrain died out in southern division and is decreasing in Sampur, Muthur, and Mallikaitivu in Koddigar pattu.

Prices of articles: paddy, from Re. 1.62 to Re. 1.75 per bushel; rice, Rs. 4.25 per bushel; cassava, Rs. 2.50 per cwt.; kurakkan, Rs. 3 per bushel.

## NORTH-WESTERN PROVINCE.

## KURUNEGALA DISTRICT.

Wanni Hatpattu.—Paddy crop young and partly earing; there being sufficient water in the tanks, prospects favourable. Dry grain crop ripe and being reaped; prospects good. There has been wet weather throughout the month. Health of people and cattle good.

Dewamedi Hatpattu.—Yala paddy crop being reaped and fields being ploughed and sown for maha; weather being favourable, the prospects are good. Dry grain crop young; prospects favourable. There was rain almost throughout the month. Health of people good. Health of cattle fair.

Katugampola Hatpattu.—Paddy crop earing and prospects good. Dry grain crop earing; prospects good. It rained twenty-four days in the month. Health of people good. Health of cattle satisfactory.

Dambadeni Hatpattu.—Yala paddy crop blossoming. Fields being ploughed for maha harvest; prospects favourable. Health of people and cattle good.

Hiriyala Hatpattu.—Yala paddy crop young and partly earing. Fields being ploughed for maha harvest; prospects good. Dry grain crop part earing and part maturing. Health of people good. Health of cattle good, except in one korale, where murrain is prevailing.

Weudawili Hatpattu.—Yala paddy crop partly young and partly earing; weather being favourable, prospects good. Dry grain crop earing; prospects good. It rained at intervals during the month. Health of people fair. Health of cattle good.

## PUTTALAM DISTRICT.

Paddy : in Demala hatpattu the area cultivated is 299 acres, of which the young crops in some parts are thriving well, in other parts in the stage of earing. Fields are still being sown ; prospects middling. In Rajakumarawanni pattu and Akkarai pattu south the crops are in various stages of growth. No cultivation has commenced in Puttalam pattu for the yala harvest. The crop of the small area cultivated at Morandanveli in Pomparippu pattu is in a withering condition.

Fine grain : the area cultivated for the yala of 1897 in Demala hatpattu is 191½ acres. Prospect of the crop, which has been partly gathered in and which is being reaped, is good. There has been no cultivation either in Puttalam or Kalpitiya division.

Staple products : the same as last month.

Rainfall : though the weather has been cloudy, very little rain has fallen. The rainfall registered at Puttalam was 0·69 in. only.

## CHILAW DISTRICT.

Pitigal Korale North.—In some villages fields are being prepared for the next maha. The paddy crops for yala are in pretty good condition.

Pitigal Korale Central.—Yala crops of dewareddiri and bala-wi are reported to be thriving well. An extent of about 787 bushels sown in Yatakalan and Meda palatas. Fine grain, chiefly iringu and meneri crops, are very good, and are being reaped and gathered now. Preparations for maha cultivation are being made.

Pitigal Korale South.—A small extent of about fifteen bushels of paddy and ten of fine grain were sown during the month, and preparations for maha cultivation are being made. No damage done to the standing crops by the heavy rains. Hemp cultivation is thriving.

## NORTH-CENTRAL PROVINCE.

## ANURADHAPURA DISTRICT.

Rainfall : at Anuradhapura 0·10 in. The month has been quite dry throughout the Province.

Paddy : the paddy crops throughout the Province are satisfactory, and are either blossoming, maturing, or ready for reaping.

Tanks : most of the village tanks in Nuwaragam palata are dried up, and others hold very little water. In Hurulu and Kalagam palatas some tanks are half full, some quarter full, whilst others have dried up. In Tamankaduwa all the tanks are nearly half full.

Health of cattle : satisfactory. No cases of murrain or foot-and-mouth disease have been reported.

Health of people : measles and chickenpox were reported to have broken out in Nuwaragam and Kalagam palatas, and steps were taken to check the spread of the diseases. Cough and cold prevail to some extent throughout the Province, due apparently to the strong blowing experienced at this time of the year.

## PROVINCE OF UVA.

## BADULLA DISTRICT.

Paddy : gathering of maha crop is almost over. The yield is on the whole good.

Kurakkan : chenas are being cleared.

Fruit : vegetables scarce and dear.

Weather : has been dry all throughout the month.

Health of cattle : good.

Health of people : good. Dysentery was prevailing in the divisions of Buttala and Wellassa.

## PROVINCE OF SABARAGAMUWA.

## RATNAPURA DISTRICT.

Paddy : in Kuruwiti and Nawadun korales operations to cultivate fields for the first maha are in progress. In Kolonna korale maha crops are ripe and are being harvested. In Kuruwiti, Nawadun, Kadawata, Meda, and Kukulu korales yala crops are ripe and are being gathered. In Atakalan and Kolonna korales yala crops are still young ; prospects are favourable.

Fine grain : in Kolonna, Kadawata, and Meda korales chenas are being cleared for sowing. In Kuruwiti, Nawadun, and Atakalan korales maha chenas are being sown. In Kolonna korale tana chenas are ripe. In Nawadun korale crops on yala chenas are in blossom. In Meda and Pannil pattus of Atakalan korale yala chenas are being sown. In Kuruwiti and Nawadun korales crops on owitas are blossoming.

Cattle : no murrain among cattle has been reported.

The health of the people is satisfactory.

## KEGALLA DISTRICT.

Paddy : yala, prospects are good. Ploughing for maha cultivation is in progress. Present weather is favourable.

Dry grain : hill paddy is being sown. Kurakkan, mun, and iringu prospects are good. Gingelly and tana sown in Beligal korale are doing well. Chenas are being prepared for amu cultivation in Beligal korale and Galboda and Kinigoda korales.

Prices : paddy, Re. 1·50 to Rs. 2 per bushel ; hill paddy, Re. 1·12 to Re. 1·50 per bushel ; kurakkan, Re. 1 to Re. 1·25 per bushel ; mun, Rs. 3·25 to Rs. 4 per bushel ; amu, 75 cents to Re. 1 per bushel.

Rainfall : registered at Ambanpitiya 8·63 in., Ruwanwella 8·63 in.

Cattle disease : five cases of foot-and-mouth disease reported on 19th ultimo at Ranwala, near Kegalla.

Health of people : a few cases of fever accompanied with diarrhoea have been reported from Three Korales. Health of people is otherwise good.

RENT NOTICES.

NOTICE is hereby given that the Government Agent, Galle, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from September 1 to December 31, 1897, on Friday, August 27, 1897, at 1 P.M. :-

1. The road toll, Hirimbura-Baddegama.
2. The road toll at Paradowewatta.
3. The minor toll on the Ambalangoda-Elpitiya road.
4. The minor toll on the Labaduwa-Akmimana road.
5. The bridge toll at Bentota.
6. The ferry toll at Halpatota.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before September 15, 1897.

Reason for Re-sale.

Non-payment of the instalment for July, 1897.

THOS. R. E. LOFTUS, for Government Agent.

Galle Kachcheri, August 11, 1897.

විෂි 1897නේ සැප්තැම්බර් මස 1 වෙනි දින සිටත් දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වෙන රේන්ද පලමු ගැණුම්කාරයින්ගේ අප්‍රයෝජනයට ඒජන්තලත්තාන්සේ විසින් අගෝස්තු මස 27 වෙනි සිකුරාදා දවල් සිනුවේ එකට ප්‍රසිධ වෙන් දේසියේ දෙවනු විකුණන්නට යෙදෙනවා ඇත. එනම් :

1. කිරිඹුරේ බද්දේගම පාරේ රේන්දය.
2. පරපුටේ වත්තේ පාරේ රේන්දය.
3. අම්බලමගොඩ, ඇල්පිටියේ අතුරුපාරේ රේන්දය.
4. ලුඩුව අක්මමණ්ණ අතුරුපාරේ රේන්දය.
5. බෙත්තර පාලම රේන්දය.
6. කල්පාතොට තොටුපල රේන්දය.

ඉල්ලුම්කාරයින් විසින් රේන්දය ගත්ව දෙන මුදලෙන් දහයෙන් පංගුවක් රේන්දේට ඇප පිණිස අත් පිට ගෙවා ලබන සැප්තැම්බර් මස 15 වෙනිදායින් මෙහා ඔනෑ ඇප සම්පූර්ණකරන්නට ඔනෑය.

දෙවනු විකුණන්නට යෙදෙන කාරණය නම් 1897නේ ජූලි මාසයට ගෙවන්නට ඔනෑ මුදල නොගෙවී නිසාය.

ටී. ආර්. ජී. ලොප්ටස්, ආණ්ඩුවේ ඒජන්තකාර වෙනුවට.

විෂි 1897 ක්‍රම අගෝස්තු මස 11 වෙනි දින භාලලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that the Assistant Government Agent, Matara, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from September 1 to December 31, 1897, on Monday, August 30, 1897, at 1 P.M. :-

1. The road and bridge toll at Akuressa.
2. The bridge and road toll rent, Polwatta, and the branch toll at Polkadawella.
3. The road toll at Godagama.
4. The road toll at Dondra.
5. The road toll at Morawaka.

The purchaser must deposit one-third of the purchase amount on the day of sale in cash as security for the rents.

Reason for Re-sale.

Non-payment of the instalment for July, 1897.

THOS. R. E. LOFTUS, for Government Agent.

Galle Kachcheri, August 11, 1897.

විෂි 1897 ක්‍රම සැප්තැම්බර් මස 1 වෙනි දින සිටත් දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වෙන රේන්ද පලමු ගැණුම්කාරයින්ගේ අප්‍රයෝජනයට මාතර උපඒජන්තලත්තාන්සේ විසින් අගෝස්තු මස 30 වෙනි සඳුදා දවල් සිනුවේ එකට ප්‍රසිධ වෙන්දේසියේ දෙවනු විකුණන්නට යෙදෙනවා ඇත. එනම් :-

1. අකුරුස්ස පාරේ සහ පාලම රේන්දේද.
2. පොල්වත්තේ පාරේ සහ පාලම රේන්දේද, පොල්කදන් ඇල අතුරු රේන්දේද.
3. ගොඩගම පාරේ රේන්දේද.
4. දෙවුන්දර පාරේ රේන්දේද.
5. මොරවක පාරේ රේන්දේද සහ මේවාය.

ඉල්ලුම්කාරයින් විසින් රේන්දය ගත්ව දෙන මුදලෙන් තුනෙන් පංගුවක් රේන්දේට ඇප පිණිස අත් පිට ගෙවන්නට ඔනෑය.

දෙවනු විකුණන්නට යෙදෙන කාරණය නම් 1897නේ ජූලි මාසයට ගෙවන්නට ඔනෑ මුදල නොගෙවී නිසාය.

ටී. ආර්. ජී. ලොප්ටස්, ආණ්ඩුවේ ඒජන්තකාර වෙනුවට.

විෂි 1897 ක්‍රම අගෝස්තු මස 11 වෙනි දින භාලලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Friday, August 27, 1897, at 12 noon, will be put up for re-sale at the Galle Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Southern Province the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of July, 1897.

The purchaser at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale, and complete the necessary security without delay.

Galle District.

From September 1, 1897, to June 30, 1898.

1. Four Gravets, Galle, and Akmimana.
2. Wellaboda pattu, Gangaboda pattu, and Hinidum pattu.
3. Bentota-Walallawiti korale.
4. Talpe pattu.

Matara District.

5. Weligam and Morowak korale from September 1, 1897, to December 31, 1898.
6. Four Gravets, Matara, Gangaboda, Kanda-boda pattu, including Makewita and Wellaboda pattu from September 1, 1897, to December 31, 1897.

Hambantota District.

7. Giruwa pattu east, from September 1, 1897, to December 31, 1898.

THOS. R. E. LOFTUS, for Government Agent. Galle Kachcheri, August 11, 1897.

මෙහි පහත සඳහන් වෙන දකුණුපලාතේ අරක්කු රේන්දවලින් මුල්ගැනුම්කාරයින් විසින් විෂි 1897 ක්‍රම ජූලි මාසේදී ගෙවියයුතු මුදල විෂි 1897 ක්‍රම අගෝස්තු මස 27 වෙනි සිකුරාදා තෝ ජට මත්තෙන් ගෙවන්නට නොයෙදෙන අරක්කු රේන්ද විෂි 1897 ක්‍රම අගෝස්තු මස 27 වෙනි සිකුරාදා දවල් 12ට භාලලේ කවිචේරියේදී මුල් ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට දෙවනු විකුණන්නට යෙදෙනවා ඇත.

දෙවනු විකුණීමේදී ගැනුම්කාරයා විසින් විකුණීමේ මුදලෙන් දහයෙන් පංගුවක් විකුණුම් දවසේදී ගෙවන්නට ඔනෑවා සහ නොපමාව ඇප සම්පූර්ණකරන්නටද ඔනෑය.

**ගාළ දිස්ත්‍රික්කයේ.**

1. ගාළලේ කඩවත්සනර සහ අක්මිමන.
  2. ගාළලේ වැල්ලබඩපත්තුවේ, ගහබඩපත්තුවේ සහ හිනිදුම්පත්තුවේ රේන්දය.
  3. ගාළලේ, බෙන්සොට වලල්ලාපිටි කෝරලේ රේන්දය.
  4. ගාළලේ තල්පේපත්තුවේ රේන්දය.
- වම 1897වේ සැප්තැම්බර් මස 1 වෙනි දින පටන් වම 1898වේ ජූනි මස 30 වෙනි දින දක්වා.

**මාතර දිස්ත්‍රික්කයේ.**

5. වැලිගම සහ මොරවත්කෝරලේ රේන්දය.
- වම 1897වේ සැප්තැම්බර් මස 1 වෙනි දින පටන් වම 1898වේ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා.

**හම්බන්තොට දිස්ත්‍රික්කයේ.**

6. මාතර කඩවත්සනරේද, මාකාපිටත් සමග ගහ බඩ කන්දබඩ සහ වැල්ලබඩපත්තුවේද රේන්දය.
  7. තැගෙනහුර හිරුවාපත්තුවේ රේන්දය.
- වම 1897වේ සැප්තැම්බර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා.

වී. ආර්. ඊ. ලොප්පස්,  
ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ.

වම 1897 ක්වු අගෝස්තු මස 11 වෙනි දින ගාළලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Monday, August 23, 1897, at 1 o'clock P.M., will be put up for re-sale at the Kurunegala Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of Kurunegala District, North-Western Province, from September 1 to December 31, 1897.

The purchasers at the re-sale will be required to deposit in cash one-tenth of the purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

*Description of Rents.*

1. Bridge toll, Tuntota on Madampe road.
2. Bridge toll, Mettibokka on the Kandy road.
3. Road toll, Mallowapitiya on the Kandy road.
4. Road toll, Polgahawela.

ÆLIAN A. KING,  
Government Agent.

Kurunegala Kachcheri,  
August 10, 1897.

වම 1897 ක්වු සැප්තැම්බර් මස 1 වෙනි දින පටන් වම 1897 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන වසඹ දිසාවේ කුරු ගැහලු දිස්ත්‍රික්කයේ පාලම්වල සහ පාරේ රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අලාභයට මෙම අගෝස්තු මස 23 වෙනි සඳුදින දවල් එකව කුරුගැහලු කවිචේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනන බව මෙයින් දැනුම්දන්නා ඇත.

ඉල්ලුම්කාරයෝ විසින් ගන්නට යෙදුන මුදලේ වටිනා ගණනින් දහයෙන් පංගුවක් විකුනුම කල දවසේදී ම කාසියෙන් බදින්නට ඕනෑය.

විකිනීමේ තවත් වැඩිදුර කොන්දේසි විකුනුම කරණ දවසේදී කිසිවා තෝරාගැනීමට දෙනවා ඇත.

1. මාදම්පේ පාරේ තිබෙන තුන්සොට පාලම් රේන්දපලද.
2. නුවරපාරේ තිබෙන මැටිබොක්කේ පාලම් රේන්දපලද.
3. නුවරපාරේ මල්ලවපිටියේ තිබෙන පාරේ රේන්ද පලද.
4. එම පොල්ගහවෙල තිබෙන පාරේ රේන්දපලද.

ඊ. ලියන් ඒ. කිඩ්,  
ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ.

වම 1897 ක්වු අගෝස්තු මස 10 වෙනි දින කුරුගැහලු කවිචේරියේදීය.

NOTICE is hereby given that on Monday, August 23, 1897, at 2 P.M., the Government Agent of the Province of Uva will put up for re-sale, at the Badulla Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned rents of his Province from September 1 to December 31, 1897, the original purchasers of which may have failed on or before that date to pay the instalment due for the month of July, 1897:—

Arrack rent of the Province of Uva.  
Toll rents of the Province of Uva.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

L. W. C. SCHRADER,  
for Government Agent.

Badulla Kachcheri,  
August 4, 1897.

වම 1897 ක්වු සැප්තැම්බර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා උගව දිසාවේ මෙහි පහත සඳහන්වෙන කොසියම් රේන්දයක් පලමු ගැනුම්කාරයින් විසින් වම 1897 ක්වු ජූලිය මාසේ මාස මුදල වම 1897 ක්වු අගෝස්තු මස 16 වෙනි දිනදී නොගොන් ඊට ප්‍රථම දිනකදී නොගෙවිලොත් මවුන් ගේ අලාභයට වෙනුව එකී රේන්ද වම 1897 ක්වු අගෝස්තු මස 23 වෙනි සඳුදු දවල් දෙකේ කතිසමට බදුළු කවිචේරියේදී උගව දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්තාණ්සේ විසින් කැවන විකුනන බව මෙයින් දැනුම් දුන්නා ඇත.

උගව දිසාවේ අරක්කු රේන්දය.  
උගව දිසාවේ පාලම් රේන්දය.

කැවන විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබන්නට ඕනෑය.

වැඩිදුර කාරණා විකිනීමේ දවසේදී කිසිවාදෙන්නට සහ තෝරාදෙන්නට යෙදෙනවා ඇත.

ඇල්. ඩබ්ලිව්. සී. ස්ක්‍රාඩර්,  
ආණ්ඩුවේ ඒජන්ත වමහ.

වම 1897 ක්වු අගෝස්තු මස 4 වෙනි දින බදුළු කවිචේරියේදීය.

MISCELLANEOUS NOTICES.

THE Government Agent, Southern Province, will sell by auction at his office at the Galle Kachcheri at 2 P.M. on Tuesday, October 26, 1897, the right to collect Ranawara bark in Crown forests in East and West Giruwa pattus and Magam pattu of the Hambantota District for the year commencing January 1 to December 31, 1898.

2. The right of collection in each pattu will be sold separately.

3. Twenty-five per cent of the purchase money must be paid on the day of sale, and the balance within one month.

Further information can be obtained on application to the Government Agent, Southern Province, or the Assistant Conservator of Forests.

Galle Kachcheri,  
August 3, 1897.

H. WACE,  
Government Agent.

වෛ 1898 ක්වු ජනවාරි මස 1 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කේ කැනෙණ්ණර, බස්නාණර හිරුවාපත්තුවල සහ මාගම්පත්තුවේද, රජසන්තක කැලාවල රනවතපොතු එක්කාසුකිරීමේ අයිතිවාසිකම දකුණුපලාතේ ඒජන්ත උත්තාන්සේ විසින් ගාල්ලේ කවිවෙරියේදී වෛ 1897 ක්වු ඔක්තෝබර් මස 26 වෙනි දින අඟහරුවාද දවල් දෙකට ප්‍රසිධ වෙන්දේසියේ විකුනනව යෙදෙනවා ඇත.

2. එකඑක පත්තුව තුළ එක්කාසුකිරීමේ අයිතිවාසිකම වෙන් වෙන් වසයෙන් විකුනනව යෙදෙනවා ඇත.

3. මලේට ගනව යෙදෙන මුදලෙන් සියට විසිපන ගණනේ වැටගෙන මුදල විකුනුම් දවසේදී ගෙවනව බිහැය.

වැඩිදුර කාරණා දකුණු පලාතේ ඒජන්ත උත්තාන්සේගෙන් ගෙන් නොහොත් කැලා ඒජන්ත උත්තාන්සේගෙන් දැනගනව පුළුවන.

එච්. චේස්,  
ආණ්ඩුවේ ඒජන්ත වමින.

වෛ 1897 ක්වු අගෝස්තු මස 3 වෙනි දින ගාල්ලේ කවිවෙරියේදී.

අම්මාර්තොට්ටා ධුල්තිරිකිකිල් 1898 ම් චරුපත්තිල් පොණ්ණචාරාප්පට්ටා ජෝර්කිතතර්කුඨයා උරිත්තා විර්ථපනචා :—

1898 ම් චරුපත්තිල් 1 ඊ තිසති තවර්කම මා ඊසුමාසම් 31 ඊ තිසතිචාරාප්පට්ටා අම්මාර්තොට්ටා ධුල්තිරිකිකිල් කිසිකුම මෙර්කුමුණ්ණ භරුචාරාපත්තිචාරාපත්ති ම් මාකම්පත්තිචාරාපත්ති මුඤ්ජුරියා කාරිකිකිල් පොණ්ණචාරාප්පට්ටා ජෝර්කිතතර් කුඨයා උරිත්තා 1897 ම් චරුපත්තිල් 2 ඊ මනිකු කාලි කප්පේරියිල් තෙර් කු පතුති ආරාසාදි ඉඤ්ඤාරාල් අචරුඨයා කර්තොරිල් පිරිසිත්ත ඉඤ්ඤිල් විර්ථපනිසෙය්ප්පට්ටා.

2. ඉච්චොරු පත්තිචාරාපත්ති ම් ජෙකරම්පණ්ණා තර්කුරියා උරිත්තා චෙච්චෙරුම් විර්ථපනිසෙය්ප්පට්ටා.

3. කොණ්ණචාරාපත්ති පණ්ණාපත්ති ම් ආණ්ඩුකු 25 කීත් විර්ථපනි භාලි ම් පිතිප් පණ්ණා ඉරු මාතත්ති තර්කුණ්ණාපත්ති කට්ටෙච්චෙරුම්. මෙච්ච ම් ඉතර්කු තෙණ් චෙච්චොරු සෙය්තිසනි තෙර්කුපතුති ආරාසාදි ඉඤ්ඤි කු අල්ලත මුඤ්ජුරියා කාරිකිකිණ් පාතකාචරුකු විඤ්ඤාප්ප පත්තිරම් කොට්ඨා අච්චිත්තා කොණ්ණාදුම්.

ඒ. චෙස්,  
ආරාසාදි ඉඤ්ඤා.

කාලි කප්පේරි,  
1897 ම් අං ඉච්චොරු 3 ඊ තිසති.

NOTICE is hereby given that the Government Agent for the Southern Province will receive sealed tenders for the purchase of the right to dig for plumbago on the under-mentioned Crown lands for a period of two years :—

Lot.	Name of Land.	Village.	Extent. A. R. P.
Bentota-Walallawiti korale.			
1	Navadagalakanda	Goluwamulla	1 0 4
2	Malankunawa or Badahelagoda	Magala	1 2 15
Hinidum pattu.			
3	Poillakanda	Koralegama	0 1 20
4	Do.	do.	0 1 20

The tenders, which must be in sealed envelopes superscribed "Tenders," will be received at the Galle Kachcheri until 12 noon on Tuesday, August 17, 1897.

Any further information can be obtained on application to the Government Agent.

THOS R. E. LOFTUS,  
for Government Agent.  
Galle Kachcheri,  
August 9, 1897.

වෛ 1 වන සදහන්වෙන රජසන්තක ඉඩම්වල මිනිරන් භාරතව අයිතිවාසිකම සහ බලය දැවැද්දකට විකිනීම ගැන එවනලද මුද්දරකරපු ඉල්ලුම්පත දකුණු පලාතේ මහජන උත්තාන්සේ විසින් භාරගනු ලැබේ.

නො.	ඉඩමේ නම.	ගම.	ආ. ර. ප.
බෙන්තර වලල්ලාවිකෝරලේ.			
1	තවදගලකන්ද	ගොලුවාමුල්ල	1 0 4
2	මලකුණාව ගෙවත් බඩ හැලගොඩ	මාගල	1 2 15
හිනිදුම්පත්තුව.			
3	පොයිලාකන්ද	කෝරලේගම	0 1 20
4	ඒම	එම	0 1 20

එවනලද ඉල්ලුම් පත මුද්දරකරපු කවරවල දමා එහි පිට "ඉල්ලුම් පත" යන වචනය සටහන්කර මේ මස දහහත්වෙනි දින අඟහරුවාද දවල් දෙලඟ වෙනතුරු දකුණු පලාතේ මහජන උත්තාන්සේ විසින් බාර ගනු ලැබේ.

මේ ගැන තවත් වැඩිදුරට කාරණා දැනගනව බිහැ රනිගම් ඒජන්ත උත්තාන්සේගෙන් ඉල්ලිය යුතුයි.

තෝමස් ආර්. ජී. ලොප්ටස්,  
දකුණුපලාතේ මහජන උත්තාන්සේ වෙනුවට.  
වෛ 1897 ක්වු අගෝස්තු මස 9 වෙනි දින ගාල්ලේ කවිවෙරියේදී.

IT is hereby declared that the village of Kunjuttuwa, in the Kunjuttu korale of the Hurulu palata, in the North-Central Province, is an infected area in terms of section 3 of Ordinance No. 9 of 1891. The boundaries of the infected area are as follows :—

North by Maha Relapanawa, south by Kebutigollewa, east by Vihara Hammillewa, west by Kele Puliyankulama.  
Anuradhapura Kachcheri, W. H. B. CARBERY,  
August 9, 1897. for Government Agent.

WHEREAS cattle murrain has ceased to exist in the village Halpanvila in Pandita pattu and in Kumarapallam pattu of the Demala hatpattu in the Puttalam District, North-Western Province, the notifications appearing in the Government Gazette, Part III., of March 5 and April 30, 1897, proclaiming the above village and pattu as infected areas, are hereby revoked.

Puttalam Kachcheri, E. T. NOYES,  
August 5, 1897. Assistant Government Agent.

**S**PECIFICATION showing the allotments of land to be benefited by Radawela-ela; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 346-50.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual	
			A.	R.	P.	Instalment.	
					Rs.	c.	
1	Udawela	W. K. Loku Banda	3	0	0	7	30
2	Godairawella	G. Mutu Menika	1	2	16	3	77
3	Do.	G. Punchirala	0	2	0	1	22
4	Do.	A. Kiri Menika	1	0	20	2	74
5	Do.	G. Ukku Banda	1	0	20	2	74
6	Do.	Ihalagedara Tikirala	0	2	0	1	22
7	Do.	do.	0	1	8	0	73
8	Do.	O. P. Ukku Banda	0	2	20	1	53
9	Mahakumbura	O. P. Punchi Appuhami	0	2	20	1	53
10	Do.	O. P. Appuhami, Arachchi	0	2	20	1	53
11	Do.	O. P. Punchi Appuhami, Arachchi	0	2	24	1	59
12	Palugahira	A. Dingiri Menika	1	2	0	3	65
13	Do.	I. Punchirala	0	2	0	1	22
14	Do.	M. Kirala	0	2	24	1	59
15	Dunumadalemekumbura	M. Kirala Punchirala	0	2	0	1	22
16	Do.	D. Kiri Banda	0	2	0	1	22
17	Do.	M. Kirala	0	2	0	1	22
18	Moragahakumbura	M. Ukku Menika	0	2	32	1	71
19	Do.	M. Ukkurula	0	2	0	1	22
20	Do.	Migahakotuwagedara Kirala	1	0	0	2	43
21	Kongahairakumbura	A. Maiyah	1	0	0	2	43
22	Peragahakumbura	M. Ukkurula	1	1	8	3	16
23	Medalanda	do.	0	3	24	2	20
24	Do.	do.	0	3	24	2	20
25	Do.	M. Kirala Ukkurula	2	0	0	4	86
26	Dambagahakumbura	do.	1	0	32	2	92
27	Galkumbura	O. P. Tikirala Kirala	1	1	0	3	4
28	Migahakotuwa	M. Kirala	0	3	8	1	95
29	Do.	G. Tikiri Menika	0	1	16	0	85
30	Wagala	A. Bandirala Ukku Banda	0	2	0	1	22
31	Pangahamulakumbura	M. M. Kirala Punchirala	0	2	0	1	22
32	Kahatagahakumbura	M. Kirala	0	2	0	1	22
33	Do.	do.	0	2	0	1	22
34	Do.	Gongawelaoyapahala Iburapulle Wappu	1	2	0	3	65
35	Do.	M. W. Kiri Banda	0	1	8	0	73
36	Begodayakumbura	W. Wellatambi	0	2	24	1	59
37	Do.	do.	0	2	24	1	59
38	Madawalakumbura	Alutgedara Kiri Banda, Arachchi	0	1	0	0	61
39	Attikkagahakumbura	do.	0	2	0	1	22
40	Dambagahamulakumbura	A. Kiri Banda, Arachchi	0	1	32	1	10
41	Do.	M. Ukkurula	0	2	0	1	22
42	Madugahamulakumbura	M. W. Kalu Banda	0	2	0	1	22
43	Kahatagahamulakumbura	M. W. Kiri Bandi Ukku Menika	0	2	0	1	22
44	Kumbukgahakumbura	P. Tikirala	0	3	8	1	95
45	Do.	A. Ukku Banda	0	2	0	1	22
46	Kotuwekumbura	M. K. Kirala	1	1	8	3	16
47	Do.	Weragama Hittara Naide and four others	0	3	8	1	95
48	Do.	M. K. Kirala	1	0	32	2	92
49	Migahamulakumbura	M. K. Ukkurula	1	1	0	3	4
50	Dambagahamulakumbura	M. Bandirala	0	2	24	1	59
51	Do.	M. K. Kirala Punchirala	0	1	0	0	61
52	Do.	A. Dingiri Menika	1	1	0	3	4
53	Kalugahakumbura	P. Ranmenika	2	2	0	6	8
54	Ambagahamulakumbura	G. Kalu Banda Punchappuhami	1	3	8	4	38
55	Do.	G. Punchirala	0	2	0	1	22
56	Nikagahakumbura	M. K. Kirala	0	2	0	1	22
57	Do.	A. Appuhami	0	3	0	1	83
58	Wagala	A. Dingirala	0	2	8	1	34
59	Nikagahakumbura	A. Kawurula	0	2	8	1	34
60	Medakumbura	M. K. Ukkurula	0	2	8	1	34
61	Do.	K. Appuhami and five others	0	2	8	1	34
62	Do.	A. Kawurula	1	0	16	2	67
63	Migahamulakumbura	P. Ranmenika	0	3	0	1	83
64	Millagahakumbura	A. Kiri Banda, Arachchi	1	3	0	4	26
65	Medakumbura	G. Kalu Banda	0	2	0	1	22
66	Wagalekumbura	A. Tikirala	0	1	0	0	61
67	Do.	do.	0	1	0	0	61
68	Do.	M. Punchi Menika and Dingiri Menika	0	2	0	1	22
69	Do.	do.	0	2	0	1	22
70	Do.	G. G. Mutu Menika	0	2	16	1	46
71	Medakumbura	A. Mudalihami	0	2	8	1	34
72	Moragahakumbura	M. K. Kirala	0	2	0	1	22
73	Do.	M. Ukkurula	1	1	0	3	4
74	Kongahakumbura	A. Dingiri Menika	0	2	16	1	46
75	Do.	A. Kalu Menika	0	2	16	1	46

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual
			A.	R.	P.	Instalment.
						Rs. c.
76	Karandagahakumbura	M. Ukkurula	0	3	0	1 83
77	Do.	A. Ukkurula	1	0	0	2 43
78	Kolongahakumbura	G. Ukku Banda	0	2	0	1 22
79	Kongahakumbura	M. Kalu Banda	0	2	0	1 22
80	Migahairakumbura	M. K. Ukkurula	0	2	16	1 46
81	Do.	do.	0	2	16	1 46
82	Kolongolleaswedduma	A. Ukkurula	1	1	8	3 16
83	Do.	M. Kirala	0	3	8	1 95
84	Wagaleaswedduma	A. Dingirala	0	1	0	0 61
85	Do.	A. Kirala	0	1	0	0 61
86	Kolongolleassa	A. P. Kiri Etana	0	1	4	0 67
87	Do.	A. Kiri Menika	0	1	4	0 67
88	Do.	M. K. Ukkurula	0	2	32	1 71
89	Do.	A. Ukkurula	1	0	0	2 43
90	Do.	A. Kawurula	0	2	0	1 22
91	Do.	K. Punchirala	0	1	8	0 73
92	Do.	A. Dingirala Kawurula	0	1	20	0 91
93	Do.	A. P. Punchi Appu	0	1	20	0 91
94	Kolongolleaswedduma	M. K. Kirala	1	0	0	2 43
95	Do.	do.	1	1	0	3 4
96	Migahakumbura	A. Kiri Banda, Arachchi	1	2	0	3 65
97	Kolongahakumbura	M. Ukkurula	1	0	0	2 43
98	Do.	G. Iburappulle Wappu	1	1	0	3 4
99	Do.	Sella Umma	0	3	0	1 83
100	Do.	do.	1	1	0	3 4
101	Do.	W. K. Loku Banda	1	1	0	3 4
102	Do.	G. W. Tangochchi Umma	1	0	0	2 43
103	Kudamirasa	Lekama of Udasiya pattu	12	2	0	30 38
104	Do.	M. Ukku Menika, Punchi Menika	1	0	0	2 43
105	Muluwatekumbura	P. Punchirala	1	0	0	2 43
106	Do.	do.	1	1	24	3 41
107	Wagahakumbura	Tenne Korala	1	0	0	2 43
108	Welgahamulakumbura	do.	1	0	0	2 43
109	Galagawakumbura	do.	0	2	32	1 71
110	Do.	G. G. Selenchi	1	0	0	2 43
111	Do.	Tenne Korala	0	3	24	2 20
112	Galagawakumbura	do.	1	2	0	3 65
113	Do.	M. K. Ukkurula	0	2	0	1 22
114	Kitulamulakumbura	Tenne Korala	0	2	8	1 34
115	Dewalegawakumbura	M. K. Kirala	0	2	0	1 22
116	Do.	M. K. Ukkurula	0	0	32	0 49
117	Karandagahamulakumbura	M. K. Kirala	0	3	8	1 95
118	Dambagahamulakumbura	do.	0	3	8	1 95
119	Galagawakumbura	do.	0	3	8	1 95
120	Ketakelegahamulakumbura	M. K. Kirala Punchirala	0	3	0	1 83
121	Do.	do.	0	3	0	1 83
122	Do.	do.	0	3	0	1 83
123	Nelabuwekumbura	Iburapulle Wappu	1	1	24	3 41
124	Dambukandagawakumbura	M. K. Ukkurula	0	1	24	0 98
125	Kumbukgahakumbura	M. K. Kirala	0	2	0	1 22
126	Migahakumbura	G. G. Ukku Banda	0	2	0	1 22
127	Do.	M. Kirala, Ukkurula, Ukku Menika	1	1	8	3 16
128	Dambagahakumbura	E. W. Tikiri Banda	0	3	8	1 95
129	Mailagahakumbura	M. Kirala	0	2	0	1 22
130	Dambagahamulakumbura	K. Loku Banda	0	3	8	1 95
131	Mailagahamulakumbura	M. K. Kirala	0	2	0	1 22
132	Dambagahamulakumbura	Tenne Korala	2	0	0	4 86
133	Uragahakumbura	Weragama Hittara Naide	1	0	0	2 43
134	Lindagawakumbura	A. Kawrula	0	2	32	1 71
135	Do.	do.	0	2	32	1 71
136	Millagahakumbura	P. Punchi Appuhami, Arachchi	1	3	24	4 63
137	Makulgahakumbura	do.	1	3	32	4 75
138	Moragahakumbura	Tenne Korala	0	3	0	1 83
139	Do.	M. Kirala Punchirala	0	3	0	1 83
140	Telabugahakumbura	P. Punchi Appuhami, Arachchi	1	1	8	3 16
141	Dambagahakumbura	O. Kunchi Kandu	1	1	0	3 4
142	Kolongahakumbura	M. Ukku Menika, Punchi Menika	0	2	0	1 22
143	Do.	M. Ukkurula	0	2	0	1 22
144	Do.	A. D. Kiri Bandia	0	2	24	1 59
145	Moragahakumbura	Tenne Korala	1	1	0	3 4
146	Dambagahamulakumbura	M. Ukku Menika, Punchi Menika	0	3	0	1 83
147	Migahakumbura	G. G. Ukku Banda	0	2	16	1 46
148	Kolongahakumbura	A. Punchi Appu	0	3	0	1 83
149	Karandagahakumbura	M. K. Kirala	0	3	0	1 83
150	Rukattanakumbura	G. Iburapulle Wappu	0	2	0	1 22
151	Kumbukgahakumbura	Kongahaweia Vihare	0	0	32	0 49
152	Ambagahamulakumbura	do.	0	1	8	0 73
153	Wagala	do.	0	0	32	0 49
154	Kongahamulakumbura	do.	0	1	8	0 73
155	Do.	do.	0	1	24	0 98

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual
			A.	R.	P.	Instalment.
						Rs. c.
156	Lolughamulakumbura	Kongahawela Vihare	0	2	0	1 22
157	Udawela	M. K. Kirala	3	0	0	7 30
158	Mahakumbura	P. Punchi Appubami, Arachchi	0	3	0	1 83
159	Medalandekumbura	P. Ukku Menika	0	3	8	1 95
160	Migahamulakumbura	O. Kunchi Kandu	0	1	0	0 61
161	Koloholleaswedduma	M. K. Kirala	0	1	16	0 85
162	Do.	M. K. Ukkurula	0	0	24	0 37
163	Medalandeaswedduma	A. P. Ukku Banda	0	1	24	0 98
			142	1	12	346 50